## References

- Ahamed, I. (2016). *Road Safety Situation in Bangladesh*. Dhaka: DC Traffic West Division, DMP, Bangaladesh Police.
- Albalate, D., & Villadangos, L.F. (2009). *Exploring Determinants of Urban Motorcycle Accident Severity: The Case of Barcelona*. Barcelona: University of Barcelona.
- Amarasingha, N. (2015). Characteristics of Motorcycle Crashes. 8th International Research Conference (pp. 153-155). Colombo: KDU.
- Amarasinghe, R.P. (2014). *Study of Motorcycle Safety Helmet Usage Rates and Injury Severity*. Colombo: University of Moratuwa.
- Bajaj Motor Company. (2017). Retrieved from Bajaj Motor Company web site: www.bajajauto.com
- Bayly, M., Hosking, S., & Regan, M. (2006). *Inrelligent Transport Systems and Motorcycle Safety*. Australia: Monash University Accident Research Centre.
- Behera, C., Rautji, R., Lalwani, S., & Dogra, T.D. (2009). A comprehensive Study of Motorcycle Fatalities in South Delhi. *Journal of Indian Academy of Forensic Medicine, Volume 31(1)*, 6-10.
- Brown, E.G., Kelly, B.P., & Shiomoto, J. (2016). *Motorcycle Handbook California*. California: California Department of Motor Vehicles.
- Central Bank of Sri Lanka . (2015). *Sri Lanka Socio-Economic Data 2015*. Colombo: Central Bank of Sri Lanka - Statistics Department .
- Central Bank of Sri Lanka. (2014). *Economic and Social Statistics of Sri Lanka- 2014* . Colombo: Central Bank of Sri Lanka - Statistics Department.
- Department of Census and Statistics. (2012). *Census of Population and Housing*. Colombo: Department of Census and Statistics & Ministry of Finance and Planning.
- Department of Motor Traffic. (2018). *Department of Motor Traffic*. Retrieved from Department of Motor Traffic: http://www.motortraffic.gov.lk

- Devasurendra. K.W. (2016). Accident Analysis Beyond Descriptive Statistics. Colombo: University of Moratuwa.
- Dharmaratne, S.D., Jayatilleke, A.U., Abeyrathna, A.N., Mabharana, I.D.M., & Kumbukgolle, K.G.B. (2013). Prevalence of Motorcycle Helmet Use in Sri Lanka: An Observational Study. *Global Journal of Public Health and Epidemiology*, 54-56.
- Elliott, M.A., Baughan, C.J., Broughton, J., Chinn, B., Grayson, G.B., Knowles., & Simpson, H. (2003). *Motorcycle Safety: A Scoping Study.TRL Report No. 581*. TRL Limited.
- European Association of Motorcycle Manufacturers (EAMM). (2003). In-Depth Investigation of Motorcycle Accidents. Bruxelles: European Association of Motorcycle Manufacturers.
- European Commission. (2018). *Mobility and Transport Road Safety*. Retrieved from www.ec.europa.eu.com
- European Commission, Directorate-General Transport and Energy [EC,DGTE]. (2009). *SafetyNet (2009) Pedestrians & Cyclists*. Retrieved from Transport and Road Safety: www.ec.europa.eu.com
- Fagnant, D.J., & Kockelman, K.M. (2015). U.S. Motorcycle Use : Crash Experiences, Safety Perspectives and Countermeasures. *Journal of Transportation Safety & Security*, 20-39.
- Fildes, B., Newstead, S., Rizzi, M., Fitzharris, M., & Budd, L. (2015). Adoption of Anti-lock Braking Systems (ABS) for Motorcycles in Australia. Australia: MONAS University.
- Hausmann, R. (2006). *Pedestrian Accidents -In-depth Analysis and Accident Figures*. Sweden: Linköpings Universitet.
- Hawrath, L.N., & Schulze, M.T. (1996). *Motorcycle Crash Countermeasures: Literature review and Implementation Workshop*. Monash University Accident Research Centre.
- Hernández, C.C. (2008). Analysis of Traffic Accidents Involving Two Wheeled Vehicles. Lisboa: Instituto Superior Tecnico.
- Hero Motor Corporation. (2017). *Hero MotoCorp*. Retrieved from Hero MotoCorp Web site: www.heromotocorp.com

- Honda Company. (2017). *Honda Compny*. Retrieved from Honda Company Web site: www.honda2wheelersindia.com
- Honk, J.V., Klootwijk, C.W., & Ruijs, P.A.J. (1997). *Literature Survey of Motorcycle Accidents with Respect to the Influence of Engine Size*. Netherland: TNO Road - Vehicle Research Institute.
- Horberry, T., Hutchins, R., & Tong, R. (2008). *Motorcycle Rider Fatigue: A Review, Road Safety Research Report No.* 78. Transport Research Limited.
- Hsu, I., Pen, T., Sadullah, A.F.M., & Dao, N.X. (2003). A Comparison Study on Motorcycle Traffic Development in Some Asian Countries – Case of Taiwan, Malaysia and Vietnam. Malysia: The Eastern Asia Society for Transportation Studies (EASTS).
- Huang, B., & Preston, J. (2004). A Literature Review on Motorcycle Collisions Final Report. Transport Studies Unit - Oxford University.
- Hurt, H.H., Ouellet, J.V., & Thom, D.R. (1981). *Motorcycle Accident Cause Factors and Identification of Countermeasures, Volume 1.* California: Traffic Safety Center, University of Southern California, Los Angeles.
- Jayasekara, D.A.S. (2014). *Estimation of Vehicle Kilometers Travelled in Sri Lanka*. Colombo: University of Moratuwa.
- Karmegama, K., Ismail, M.Y., Sapuana, S.M., Ismaila, N., ShamsulBahrib, M.T., Shuibd, S., & Seethae, P. (2009). A Study on Motorcyclist's Riding Discomfort In Malaysia. *Engineering e-Transaction (ISSN 1823-6379), Vol. 4*, 39-46.
- Karuppiah, K., Salit, M.S., Ismail, M.Y., Ismail, N., & Tamrin, S.B.M. (2011). Conceptual Design of Motorcycle's Lumbar Support Using Motorcyclists' Anthropometric Characteristics. *Maejo International Journal of Science and Technology*, 69-82.
- Long, J.S. (1997). Regression Models for Categorical and Limited Dependent Variables. Sage: Thousand Oaks.
- McCarthy, M.G., Walter, L.K., Hutchins, R., Tong, R., & Keigan, M. (2007). Comparative Analysis of Motorcycle Accident Data from OTS and MAIDS -PPR-168. Department of Transport,Road user safety Division.

- Ministry of Road Transport & Highways Transport Research Wing. (2017). *Road Acceidents in India* – 2016. New Delhi: Ministry of Road Transport & Highways Transport Research Wing.
- Ministry of Transport Newzeland. (2013). *Crash Factsheet*. Retrieved from Ministry of Transport: www.transport.govt.nz.
- Mirzaei, R., Nejad, N., Sabagh, M.S., Moghaddam, A.A., Eslami, V., Raksfhani, F., & Movaghar, V. (2014). Dominant Role of Drivers' Attitude in Prevention of Road Traffic Crashes: A Study on Knowledge, Attitude, and Practice of Drivers in Iran. Accident Prevention and Analysis, 66, 36-42.
- National Center for Injury Prevention and Control [NCIPC]. (2016). *Motorcycle Safety : How To Save Lives and Save Money*. National Center for Injury Prevention and Control.
- National Transport Commission. (2015). *National Transport Statistics*. Colombo: National Transport Commission.
- Ndunguru, M. (2016). Assessment of the Factors for Motorcycle Accidents and Their Impact in Kinondoni Municipality, Dar es Salaam-Tanzania. *Imperial Journal* of Interdiscipilinery Research, Volume-2, Issue-5, 1362-1367.
- Norwegian Public Roads Administration and Norwegian Motorcycle Union (NMCU). (2014). *National Strategy for Motorcycles and Mopeds 2014–2017*. Oslo: Norwegian Motorcycle Union (NMCU).
- Nyagwui, A., Fredinah, W., Che, L.B., & Yulia, B. (2016). Motorcycle Injury Among Secondary School Students in the Tiko Municipality, Cameroon. *The Pan African Medical Journal*, 50-62.
- OECD. (2015). Improving Safety for Motorcycle, Scooter, Moped Riders. Paris: OECD.
- Olson, P.L., Halstead-Nussloch, R., & Sivak, M. (1980). Enhancing Motorcycle and Moped Conspicuity. *Motorcycle Safety Conference*, (pp. 1029-1057). Washington, D.C.
- Padmanaban, J., & Eyges, V. (2006). Characteristics of Motorcycle Crashes in the U.S. 4<sup>th</sup> IRTAD Conference, (pp. 84-99). Seoul.
- Paine, M., Paine, D., Haley, J., & Cockfield, S. (2004). Day Time Running Light for Motorcycles. Victoria: Victorias Transport Accident Commission.

- Patil, M.M., Bajpai, L., & Verma, P.L. (2014). Design and Development of Motorcycle Seat. International Journal of Mechanical Engineering and Technology (IJMET), 9-15.
- Per, L., & Haji, G.A. (2005). *Road Safety in South East Asia*. Norrköping: Linköping University.
- Power and Participation Research Center [PPRC]. (2014). *Road Safety in Bangladesh Ground Realities and Action Imperatives*. Dhaka: Power and Participation Research Center.
- Robertson, S., & Porter, J.M. (1987). *Motorcycle Ergonomics: An Exploratory Study*. London: Taylor and Francis.
- Sexton, B., Baughan, C., Elliott, M., & Maycock, C. (2004). *The Accident Risk of Motorcyclist*. Berkshire: TRL.
- Shaheed, M.S.B. (2007). *Factors Affecting Motorcycle Fatalities In Kansas*. Kansas: Kansas State University.
- Shepard, D., Hester, B.A.K., Gatfield, S., & Martin, M. (1985). *Motorcyclists' Use of Their Front Brakes. Reasearch Report.* Crowthorne: TRL Limited.
- Shigetomi, T., & Yamasaki, T. (2013). *Motorcycle Safety Research*. Japan: Honda R&D Co.,Ltd. Asaka Center.
- Smither, J.A., & Torrez, L.I. (2010). Motorcycle Conspicuity: Effects of Age and Daytime Running Lights. *Human Factors and Ergonomics Society.*, 355-369.
- Soehodho, S. (2009). *Road Accidents in Indonesia*. Jakarta: Professor and Chair of Transport Research Group, University of Indonesia.
- Sporner, A., & Kramlich, T. (2003). *Motorcycle Braking and Its Influence on Severity of Injury*. München: Institute for Vehicle Safety.
- Travers, P.R., & Jennings, A M. (1980). The Arousal State of Motorcyclists. *Traffic Education. Vol. 5, No, 2*, 21-23.
- Tuan, V.A. (2015). *Motorcycle Accidents in Vietnam*. Geneva: Vietnamese- German Transport Resarch Center .

- Velagapudia, S.P., & Ray, G.G. (2015). A Study on Motorcycle Usage and Comfort in Urban India. 19<sup>th</sup> Triennial Congress of the IEA. Melbourne : Research & Development, TVS Motor Company, INDIA.
- WHO. (2007). Youth and Road Safety. Geneva: World Health Organization.
- WHO. (2015). *Child Development and Motorcycle Safety*. New Delhi: World Health Organization, Regional Office for South-East Asia.
- WHO. (2016). Road Safety in the South-East Asia Region 2015. New Delhi: WHO.
- Williams, V., McLaughlin, S., & Atwood, J. (2016). *Factors that Increase and Decrease Motorcyclist Crash Risk*. Virginia: Motorcycle Safety Foundation.
- Wilson, J., Fang, M., Wiggins, S., & Cooper, P. (2003). Collision and Violation Inovement of Drivers Who Use Cellular Telphones. *Traffic Injury Prevention*, 45-52.
- World Health Organization (WHO). (2015). *Global Status Report on Road Safety*. Geneva: World Health Organization.
- World Health Organization [WHO]. (2016). *Make Walking Safe, A Brief Overview of Pedestrian Safety Around the World*. Geneva: WHO.
- Yamaha Corporation. (2017). *Yamaha Corporation*. Retrieved from Yamaha Corporation Web site: www.yamaha.lk/Bikes

## Appendix A – Sample of Road Accident Report Sheet

මාර්ග අනතුරු		පොලිස් ස්වානයේ අංකය (Station)	අනුකුමක අංකය AR-number	Par CON	ම්සිය
<b>Road Acci</b>	dent Report	(Station)			lice 297 B
A1 කොට්ඨාශ නම සහ අං (Division)		A17 හිරස් බන්ඩාංකය		A25 පදිකයකුට අනතුරස	
A2 පොලිස් ස්ථානයේ න	the second s	(East co-ordinate		(Type of location pedestrian/s is/	
(Station)	no.	A18 සිරස් බන්ඩාංකය		1 පදික මාරුව මත	1 On pedestrian
A3 දිනය දුවස	මාසය වසර	(North co-ordinat	e)	2 මටර 50 සීමාවේ පදික මාරුවක් ඇත	2 Pedestrian crossing
(Date) Day	Month Year	A19 ගැටිමේ ස්වභාවය		3 මටර් 50 ක් ඇතුලත පදික	within 50 metres
i LiL		(Collision type)		මාරුවක් නැත 4 මීටට 50 ක් ඇතුලත මගී	3 Pedestrian crossing beyond 50 metres
A4 අනතුර සිදුවූ වේලාව (Time of accider		A REAL PROPERTY AND A REAL PROPERTY AND A	e separate Appendix	<ul> <li>පාලමක් අග්) මහි උමං</li> </ul>	4 Pedestrian over-
(Time of accider		A20 cදවන ගැටීමක් සි (Any second collisi		මාටශයක් ඇත 5 පදික වේදිකාවෙන් පිටතදී හැටීම	pass bridge or under pass tunnel within 50 metres
A5 අනතුර හදුනා ගැනිරේ		1 වෙනත් වාහනයක ගැටීම	1 With other vehicle	6 පදික වේදිකාව මතදී භැවම	5 Hit outside sidewal
(Unique ID num) කොට්ඨාශය ස්ථානය අ	Sand and a second s	2 පදිකරයකු හා ගැටීම	2 With Pedestrian	7 පදික වේදිකාවක් නොමැති තැනකදී, ගැටීම	6 Hit on sidewalk 7 Hit on road without
	තුකුම්ක අංකය වසර R no. Year	3 ගවිව් ඇති වස්තුවක් හා. ගැටීම	3 With Fixed object 9 Others	9 වෙනත්	sidewalk
minin		9 වෙනත්	0 Not Applicable	0 දැනගන්නට නැත / අදාල්	9 Other
		0 අදාල නැත	and the second sec	නැත A26 රථ ගමනාගමන පාර	0 Not known / NA
A6 අනතුරේ ස්වභාවය (Class of accide	nt)	A 21 ENG (2008) down		(Traffic control)	ann
(Class of accide 1 ଭାବର	1 Fatal	A21 පාර මතුපිට ස්වහාව (Road surface c		1 000@833	1 Police
2 බරපතල තුවාල	2 Grievous		1 Dry	2 රථවාහන සංඥ එළි	2 Traffic lights
3 සුලූ තුවාල	3 Non grievous	1 වයලි 2 පෙන	2 Wet	3 තැවැත්වියම් සංඥාව / සලකුණු	3 Stop sign/marking 4 Give way sign/
4 අලාභනානි පමණි A7 1 නාශරික/ 2 ශාමිය	4 Damage only	3 වතුර සහිත	3 Flooded with water	4 ඉඩ දිරම් සංඥව / සළකුණු	marking
(1 Urban/ 2 Rura	n - 1 - 1	4 ලිස්සන සුළු මතුපිටක්	4 Slippery surface	5 පාලනය පාසල් ඊය නියාමකයින්	5 Controlled by traffic
A8 වැඩකරන දිනයක් / (	NAME AND DESCRIPTION OF A	( මඩ, පෙල්, අපදවෘ, කොල ) 9 වෙනත්දෑ	(mud, oil, garbage, leaves)	6 පාලනයක් නැත	6 No control
(Workday / Holid		0 දැනගන්නට නැත	9 Others	<mark>9</mark>	9 Other *
1 සාමානප වැඩ කරන දිනගක්	1 Normal working day		0 Not known	0 දැනගන්නට නැත / අදාල නැත	0 Not known / NA
2 සති අන්ත දිනයක් 3 රප්රේ නිවාඩ දිනයක්	2 Normal Weekend 3 Public holiday	A22 කාලතුණය (Weath	ier)	A27 අනතුර වූ ස්ථානයේ	අවිත පීමා පංඥ
4 උත්සම දිනයක්	4 Festive day	1 පැහැදිලි	1 Clear	geot (Posted speed I	New Association of the second s
5 පහද වමහීම දින /මැයි දින	5 Election day or 1st	-2 වළාකුළු සහිත	2 Cloudy	1 සංඥ පුවරු සව කර ඇත	1 Yes
	of May	3 වැඩි සහිත	3 Rain	0 mm m04 m0 m4 mm	
A9 සතිපය් දිනය		4 ඝන මිදුම / මිදුම 9 පවනත්	4 Fog/Mist 9 Others	2 ගංඥ පුවරු හව කර නැත	2 No
(Day of week)		0 දැනගන්නට නැත්	0 Not known	A28 සැහැල්ලු වාහන සඳහා සීමාව(Gazetted speed li	
2 සඳුදා 2 සඳුදා	1 Sunday 2 Monday	A23 ආලෝකය පැවති ත	tient	light vehicles ) kmph	
3 අඟගරුවාදා	3 Tuesday	condition)		A29 බර වාහන සඳහා ගැස	ට කරන
) බහුදා මහුජපතින්දා	4 Wednesday 5 Thursday	1 දිවා කාලය	1 Daylight	ලද වෙග සීමාව (Gazette	
ස්කුරාදා	6 Friday	2 රාතියකි,විටී ආරලාකමත්	2 Night, no street	heavy vehicles) kmph	
ගෙනහුරාදා	7 Saturday	. කර නැත 3 සැද අඳුර/ හිමිදිටිය	lighting 3 Dusk,dawn	A30 පොලිසිය විසින් ගන් කි	යාමාර්ග 👘 👘
A10 මාර්ග අංකය		4 රාතියකි,විථ අනුමත්ව	4 Night, improper	(Action taken by	police)
(Road number)		ආරලාකමත කර ඇත	street lighting	1 නඩු පවරා ඇත	1 Prosecution
11 මාර්ගයේ හෝ එපියේ		5 රාතියකි,වීපී හොඳින් ආලෝකමත් කර ඇත	5 Night,good street lighting	2 නඩු පවරා නැත	initiated
Road / Street na	ine.	0 දැනගන්නට නැත	0 Not known	3 දෙපාර්ශවයම සමාදාන ව ඇත	3 Parties settled
	1	A24 ස්ථානයේ ස්වභාවය		4 වරදකරු හොදනි	4 Offender unknown 0 Not known / NA
12 ආසන්නම,අවම කි.ම (Nearest, lower	SAME AND SERVED AND DO NOT SHEEK AND	(Type of location	) 1 Stretch of road,	0 දැනශන්නට නැත /අදාල නැත	S NULTIOWIT/ INA
13 ආසන්නම,අවම කී.ම් ක		1 මටට 10 ක් ඇතුලත මංසන්ධියක් නොමැත	no junction within	A31 නඩ අංකය (Case r	number)
(Distance from ne	arest, lower	2 හතරමංසන්ධිය	10 metres		TITT
km post in metre	5)	3 T- තුන් මංශන්ධිය	2 4-leg junction		
14 පුරායක් අංකය (Node number)		4 Y - භූන් මංසන්ධය 5 වටරවුමක්	3 T-junction 4 Y-junction	A32 B වාර්තාව (B repo	rt)
15 මාර්ග කොටංස් අංකු		ට වටටදුමක 6 මාර්ග හතරකට වැඩ	5 Roundabout		
(Link number)		ගණනක් එක් වන මංසන්ධය 7 පෞද්ගලික පාරකට	6 Multiple road junction	A33 භූමාලකරුවන් ගැණන	
.16 පුරායක් හිට ඇති දුර මටර	වලින් (පට්රග්ෂණ හා සැලගුම)	ඇතුල්වීම හෝ පිටවීම	7 Entrance, by-road	1 මාරක (Fatal) 2 බරපතල තුවාල (Grievous)	
(Distance from r	ode in metres)	8 දුම්ටය හරස් මාර්ගය	8 Railroad crossing	2 සංසන්ම අවම (Grievous) 3 සුලු තුවාල (Non Grievous	\$)
		9 වෙනත් 0 දැකතත්කට කාකාශකාන කාශ	9 Others 0 Not known / NA	A34 පරියේෂණ දත්ත සඳය	<u>ອ</u>
	the second s	0 දැනගන්නට නැත/අදාල නැප		(For research pur	And the second

E1 අනතුරට භාජනය වූ (Element type)	<b>3</b>	E15 අනතුර සිදුවීමට පදිස (Pedestrian pre		E20 මධ්නසාර පරීකාව (Alcohol test	
01 කාරය	01 Car	contributing to	accident)	1 මධපසාර භාවිතා කර නැත	1 No alcohol or
02 ද්විත්ව කාර්ය වාහනය	02 Dual purpose				And the second sec
03 0000 2000 03000	vehicle	1 බලාපොරොත්තු තොවූ	1 Unexpected	රහා සම්මත පුමාණයට අඬුවෙ	
	The second s	පදිකයෙකුගේ හැසිඊමක්	pedestrian movement	2 සම්මත පුමාණය ඉක්මවා අ	Ro 2 Over legal limit
<b>04</b> weight	03 Lorry	2 සපයා ඇති පදිකමාරුව	2 Disobey	3 පරිසම කර නැත	3 Not tested
05 යතුරුපැදිය, මෝපෙඩ්	04 Cycle	නොසඳහා හැරීම	designated crossing	NAME OF TAXABLE PARTY OF TAXABLE PARTY OF TAXABLE PARTY.	
06 නිරෝද රවය	05 Motor cycle,	State of the second		E21 ඊයදුරු/පැදිකරු/ප	දිකයා අනතුරට වගකිවයුතුද
07 ඇඳු රටය, වේලට් ඇදගෙ	Moped	3 මධපසාර / මත්කුඩු වල	3 Influenced by		/ Pedestrian at fault)
		06260	alcohol / drugs		
යන මාහනය	06 Three wheeler	4 පැහැදිලිව නොපෙනිම	4 Poor visibility	1 60	1 Yes
08 ලංගම මහි පුවාහන	07 Articulated	9 වෙනත්	(clothing)	2 නත	2 No
බස්රථය	vehicle, prime mover	1 States Street States State		(1) (1) (1) (1) (1) (1) (1) (1) (1) (1)	
		0 දැනගන්නට නැත / අදාල	9 Other	0 දැනගන්නට නැත/අදාල නැ	a 0 Not known / NA
09 රපාද්ගලික මගී පුවාහන	08 SLTB bus	නැත	0 Not known / NA	mbonvir	පිළිබඳ විස්තර
බස්රවය	09 Private bus	And the owner of the owner of the owner of	and the second second second second second	and the second	A CARLES AND A CARLES A CONTRACTOR
10 සුබෝපයෝගී මගී පුවාගන	10 Intercity bus	E16 අනතුර සිදුවීමට මාර්	ර්ගටයන් බලඌෑ. රග්තුව	(CASUAL	TY DETAILS )
බස්රථය	11 Land vehicle/	(Road pre cra	ab factor	procession and an an or she was a state of the second second second second second second second second second s	in a construction of the state
	A REAL PROPERTY AND A REAL			C1 අතතුරව භාපතය (	වී දිගු අංකය
11 ඉඩම් වාහනය /ටුක්ටරය	Tractor	contributing t	o accident)	(Traffic eleme	ant number)
12 සපතකු ආදපතන යන	12 Animal drawn	The second s		and the second second	
වාහනයක් හෝ සපහතු	vehicle or rider on	1 මතුපිට කඩ තොල සහිත	1 Defective road	රියදුරෙක් හෝ මගියෙක්	f a driver or passenger
	[1] Charles and the second state of the sec	මාර්ත, ලිස්සනසුලු මාර්ත, වතුර	surface, slippery	Contraction States of States of States of States	
පිටනැගි පුද්ගලයෙක්	animal		St. Contraction of the state		casualty indicate the
13 පදිකශා	13 Pedestrian	වලවල්, මහි කහිති, විශාල පැලූම්		තුවාලකරු ගමන්ගත්	vehicle's element
19 වෙනත්	19 Others	උස් හෝ පහත් කසළ කානු	water puddles, large	<ul> <li>A set of the set of</li></ul>	number in which the
	Comparison of the second se Second second secon	ආවරන ආදිය	cracks, high or low	Cranting Cas chara	casualty traveled.
00 දැනගන්නව නැත	00 Not known	and the second	The second s	දක්වන්න	memany naveleu.
E5 වාහනයේ අගිතිය	British and a state of the stat	2 කැඩුණු, නිසිපටිදි නඩත්තු	sewer covers etc.		
	New Street To All	රතාකරන ලද මාර්ග සලකුණු පෙ	ab 2 Defective, absent	Second Second Second	f a pedestrian casualty
(Vehicle owners	hip)	සංඥ යෝ මාර්ත සලකුණු යන්	or badly maintained		ndicate the element
		සංඥ කිසිවක් දක්නට නොමැතිව		A REAL PROPERTY AND A REAL PROPERTY AND A	
1 අපාද්ගලික වාහනයක්	1 Private vehicle		Care and the second		number for the
2 පෞද්ගලික ආයතනයක	2 Private company	3 නියමත රථ වාහන පාලන -	signs	දක්වන්න	oodestrian
වනතයක්	own vehicle	සංඥ නොමැතිව මාර්ගයේ වැඩ	3 Road works	Contraction of the second s	the states which the constraint succession and some states and the
and the second	[1] S. Sandari M. Markov, C. Phys. Rev. D 49, 1440	and a contra	without adequate	C2 දැක්ඩ නිහි සංගුහය	ට අනුව භූවාලකරුගේ
3 රජරය් වාහනයක්	3 Government vehicle	Contraction of the second s		ග්විභාවය	
4 සංස්ථාවක, ආශ්නත්ශක	4 Semi Government	4 කාලගුණ තත්ත්වයක්	traffic control	A STATE OF A	
මාශනයක්	vehicle	5 දර්වල රලය ආලෝකමත් වර්	devices	Severity acco	ording to penal code)
		9 රචනත්	4 Weather conditions		and the second se
5 හමුදා වාහනයක්	5 Service vehicle			1 (9)060	1 Fatal
6 පොලිස් වාහනයක්	6 Police vehicle	0 දැනගන්නට නැත / අදාල නැහ	න 5 Poor street lighting	2 බරපතල තුවාල	2 Grievous
0 දැනගන්නට නැත	0 Not Known		9 Other	3 සල තුවාල	3 Non grievous
e functione cure	o not natown	E17 අනතුර සිදුවීමට වාහ	The second second second second second	ବ ମିଶ୍ର ମହ୍ୟ	3 Non grievous
(Driver / Rider / 1 අරාෂ	1 Male	contributing to 1 හිටංන	1 Brakes	1 විශුදුරු /පැදිකරු 2 පදිකතා	1 Driver / Rider 2 Pedestrian
2	2 Female	2 වගර් / රෝද /	2 Tyres, wheels	and the second	
	The second s	3 යක්තානම	3 Steering	3 මගියා / යතුරු පැදියක හෝ	
0 දැනගන්නට නැත	0 Not known			පාපැදියක පිටුපස යන්නා	rider
and the second se	and the second se	4 විදුලි එළි. ලාම්පු	4 Lights, lamps	4 මගියා / යතුරු පැදියක හෝ	4 Passenger/pillion
E10 ඊයදුරු බලපතුරේ වැ	อาสาสาสาส	5 දුර්වල ගාන්තික තත්ත්වයක්	5 Poor mechanical	පාපැදිශක පිටුපස ගන්නා	rider falling off
	JULIAN	6 වැඩියෙන් බර පැටවූ යන්	condition		
(Validity of driv				වාහනයගත් වැටීම	vehicle
(Validity of driv			6 Overlanded or	Street & Charles & Party Street Street	A DESCRIPTION OF A DESC
	ing license)	වැරදි ලෙස බර පැටවු	6 Overloaded or	5 මහිෆා බහයකට නැගීම රහ්	5 Passenger enterin
l මාහතය සඳහා වලංතු	ing license) 1 Valid license for the	වැරදී ලෙස බර පැටවු වාහනයක්	6 Overloaded or wrongly loaded	5 මගිහා බහයකට නැගීම රත්	(ii) the investment of the second se second second sec
l මාහතය සඳහා වලංතු	ing license)	වැරදි ලෙස බර පැටවු	A REAL PROPERTY AND A REAL	5 මගියා බසයකට නැගීම රත් බසයෙන් බැසීම	or leaving bus
) මාහතය සඳහා වලංගු මලපහුයක් ඇත	Ing license) 1 Valid license for the vehicle	වැරදි ලෙස බර පැටවු වාහනයක් 9 වෙතත්	wrongly loaded vehicle	5 මහිගා බසයකට නැතිම රත් බසයෙන් බැසීම 0 දැනගන්නට නැත	(ii) the investment of the second se second second sec
1 වාහතය සදහා වලංගු බලපතුයක් ඇත 2 වාහනය සදහා වලංගු	Ing license) 1 Valid license for the vehicle 2 Without valid	වැරදී ලෙස බර පැටවු වාහනයක්	wrongly loaded vehicle 9 Other	5 මහිගා බසයකට නැතිම රත් බසයෙන් බැසීම 0 දැනගන්නට නැත	or leaving bus
1 වාහතය සඳහා වලංතු වලපතුයක් ඇත 2 වාහතය සඳහා වලංතු වලපතුයක් හැක	Ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle	වැරදි ලෙස බර පැටවු වාහනයක් 9 වෙතත්	wrongly loaded vehicle	<ul> <li>5 මහිග වසයකට නැතිම ඉතා විද්යායන් වැඩීම</li> <li>0 පුනයක්තට නැත</li> <li>C-4 ය්ලී පුරුෂ භාවය</li> </ul>	or leaving bus
1 වාහතය සඳහා වලංතු වලපතුයක් ඇත 2 වාහතය සඳහා වලංතු වලපතුයක් හැක	Ing license) 1 Valid license for the vehicle 2 Without valid	වැරදි ලෙස බර පැටමු වාහතයක් 9 වෙතත් , 0 ආනගන්නව නැත/අදාල නැත	wrongly loaded vehicle 9 Other 0 Not known / NA	5 මහිගා බසයකට නැතිම රත් බසයෙන් බැසීම 0 දැනගන්නට නැත	or leaving bus
1 වාහතය සදහා වලංතු වපෙතුයක් ඇත 2 වාහතය සදහා වලංතු 3 පුලුණුවීමේ බලපතුයක් ඇත	Ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle	වැරදි ලෙස බර පැවවූ මාතනාක් 9 වෙතත් . 0 දැනගත්තව නැත/අදාල නැත E18 අනතුරේ බරපතලකම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ୦୦ ଏସମୁଥି ଇଠ୍ୟକ୍ଷ	5 මහිගා බහයකට නැගීම ගෝ බහංගන් බැසීම 0 දානගන්නට නැත C4 ග්ලී පූරාෂ ගාවය (Sex)	or leaving bus 0 Not known
වාහනය සදහා වලංතු මෞතුයක් ඇත වාහනය සදහා වලංතු මෞතුයක් තැත මුහුණුවීරම් බලපතුයක් ඇත තාවකාලික බලපතුය	1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license	වැරදී ලෙස බර පැවවූ වාතානක් 9 වෙතත් .0 අනගත්තව නැත/අදාල නැත E18 අනතුගර බරපාලකම (Crash factor c	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම ගතිහූ කරංකු contributing to	5 මහිත වනයකට නැතිම ගත් වහතයත් වැනීම 0 දායාතන්නට හැය C4 හ්ලි පූරුෂ භාවය (Sex) 1 පූරුෂ	or leaving bus 0 Not known
වානතය හඳහා වලංගු මාලපතයක් ඇත වානතය හඳහා වලංගු මුලුණුවීරම බලපතුයක් ඇත ද හාවකාලික බලපතුය හොවකාලික බලපතුය	Ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International	වැරදී ලෙස බර පැවවූ වාතානක් 9 වෙතත් .0 අනගත්තව නැත/අදාල නැත E18 අනතුගර බරපාලකම (Crash factor c	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම ගතිහූ කරංකු contributing to	5 මහිතා බහතකට නැතිම හෝ බහතෙත් වැසීම 0 දානතන්නට නැත C4 ග්ලී පූරැෂ භාවග (Sex) 1 පූරාෂ 2 ත්ලී	or leaving bus 0 Not known 1 Male 2 Female
වාහනය සඳහා වලංශු මානනය සඳහා වලංශු වාහනය සඳහා වලංශු මානුනුති නැත මුහුණුවීම බලපතුයක් ඇත හාවකාලීක බලපතුය ජාතෘන්තර බලපතුය වැතතන්ත නැත / අදාල	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license	වාරදී ලෙස බර පැවමූ වාතනාක් 9 වෙතත් 0 දැනනෝනව නැත/අදාල නැත E18 අනතුරේ බරපතලකම (Crash factor c accident sever	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම ගත්තුවූ කරංශු contributing to ity)	5 මහිත වනයකට නැතිම ගත් වහතයත් වැනීම 0 දායාතන්නට හැය C4 හ්ලි පූරුෂ භාවය (Sex) 1 පූරුෂ	or leaving bus 0 Not known
් වාහනය සඳහා වලංගු බලපතුයක් ඇත 2 වාහනය සඳහා වලංගු බලපතුයක් නැත 3 පුහුණුවීරම බලපතුයක් ඇත 4 සාවකාලික බලපතුය 6 ජාතනන්තර බලපතුය	Ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International	වැරදී ලෙස බර පැවවූ වාහතාක 9 වෙතත් 0 දානතත්තව නැහැඅදාම නැහ E18 අනතුරේ බරපහලකම (Crash factor c accident sever 1 ගැන හැවම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම ගණතුවූ කරුණු contributing to ity) 1 Hitting tree	5 මහිතා බහතකට නැතිම හෝ බහතකත වැසීම 0 දානතන්නට නැත C4 ග්ලී පූරැෂ භාවය (Sex) 1 පූරාෂ 2 ස්ලි 0 දානතන්නට නැත	or leaving bus 0 Not known 1 Male 2 Female
<ol> <li>වාහනය සඳහා වලංශු</li> <li>වාහනය සඳහා වලංශු</li> <li>වාහනය සඳහා වලංශු</li> <li>වාපතාක් ඇත</li> <li>වාපතාක් තැන</li> <li>පාලකාක් තැන</li> <li>පාලකාක් තැන</li> <li>පාලකාක් කාන</li> <li>පාලකාක් කාන</li></ol>	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA	වාරදී ලෙස බර පැවමූ වාතනාක් 9 වෙතත් 0 දැනනෝනව නැත/අදාල නැත E18 අනතුරේ බරපතලකම (Crash factor c accident sever	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම ගණතුවූ කරුණු contributing to ity) 1 Hitting tree	5         68000         බාතයකට නැතිම         ගත් බාතයක්ව නැත           0         දානයක්වට නැත           C4         ග්ලී         පූර්ෂ           (Sex)         1         පූර්ෂ           2         හිලි         0           0         දානයක්නට නැත         0	or leaving bus 0 Not known 1 Male 2 Female
වාහනය සඳහා වලංතු මාපතාය ඇතා වලංතු වාහනය සඳහා වලංතු මාතනය තැතා ලොකුකති නැත පාවකාලික බලපතාය පාවකාලික බලපතාය පාවකාලික බලපතාය වෙතතත් වලපතාය වූකතත්තර බලපතාය වෙතතත් කැත වලකතත් කැත	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license	වැරදී ලෙස හිර පැවවූ වාහතාක 9 ලබතත් .0 ආනතන්තව නැත/අදාල නැත E18 ආනතුරේ හිරපහලකම (Crash factor c accident sever 1 ගතක ගැවම 2 කණුවක ගැවම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA © other contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post	5 මහිතා බහතකට නැතිම හෝ බහතකත වැසීම 0 දානතන්නට නැත C4 ග්ලී පූරැෂ භාවය (Sex) 1 පූරාෂ 2 ස්ලි 0 දානතන්නට නැත	or leaving bus 0 Not known 1 Male 2 Female
1 වාහනය සඳහා වලංතු මංපතුයක් ඇත 2 වාහනය සඳහා වලංතු මංපතුයක් නැත ද හුණුවරම බලපතුයක් ඇත 4 භාවතාමක බලපතුය 6 ජාතන්තර බලපතුය 0 දානතන්තර බලපතුය 0 දානතන්තර බලපතුය 6 ජාතන්තර බලපතුය 6 දානතන්තර බලපතුය 6 දානතන්ත දානත 6 දානතන්ත දානත 6 දානතන්තර බලපතුය 6 දානතන්තර බලපතුය 6 දානතන්තර බලපතුය 7 දානතන්ත දානතන්ත	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA	වැරදී ලෝ බර පැවමූ වාහතාක් 9 ලෝතත් .0 දානතත්තව නැත/අදාල නැත E18 අනතුරේ බරපහලකම (Crash factor cr accident sever 1 ගැන හැරීම 2 කැළවක හැරීම 3 වහාල ගලක හැරීම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA المنابع المنابع 2 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or	5 මහිතා බහතකට නැතිම හෝ බහතකත් වැසීම 0 දානතන්නට නැත C4 ග්ලී පූරැෂ භාවය (Sex) 1 පූරුෂ 2 ස්ලි 0 දානතන්නට නැත C6 දාරැකතාව (Protection)	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known
වාහනය සඳහා වලංශු වලංතුකක් ඇත වනතන සඳහා වලංශු මොතුකක් තැත පුණුවුරීම බලපතුයක් ඇත පාවකාමික බලපතුය ආවකාමික බලපතුය ආතනතර නැත / අදාල කැත 13,E14 අනතුර සිදුවම ලත්තු	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocad Decr. 980	වැරදී ලෝහ බර පැවමූ වාහතාකත් 9 වෙතත් .0 දානගත්කට නැත;අදාල නැත E18 අනතුරේ බරපතලංකම (Crash factor or accident sever 1 ගතක ගැටම 2 බණුවන ගැටීම 3 විභාල ලෙක ගැටීම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම හේතු කරයා contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder	5         මහිතා වාතයෙට නැතිම ගත් වාතයක්තට නැත           0         යුතයක්තට නැත           C4         ශ්ලී පූරුෂ ගොඩග (Sex)           1         පූරාෂ 2 යතිම 0           2         යන්ම 0           0         යුතයක්තට නැත           C6         ආරකතව නැත           (Protection)           1         ඉංකා බලපාව පළඳා ඇත	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worn
<ul> <li>වානනය සඳහා එලංශු බලපතාක් ඇත</li> <li>වානනය සඳහා වලංශු බලපතාක් නැත</li> <li>තුනුණුවීරම බලපතාක් ඇත</li> <li>තාවන්තුව බලපතාය</li> <li>ප්රතාන්තය බලපතාය</li> <li>දේශකන්නයා නැත./ අදාල නැත</li> <li>13,E14 අනතුර සිදුවීම ලත්තු</li> <li>(Human pre</li> </ul>	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocad Deck @@m crash factors	වැරදී ලෝ බර පැවමූ වාහතාක් 9 ලෝතත් .0 දානතත්තව නැත/අදාල නැත E18 අනතුරේ බරපහලකම (Crash factor cr accident sever 1 ගැන හැරීම 2 කැළවක හැරීම 3 වහාල ගලක හැරීම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA المنابع المنابع 2 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or	5 මහිතා බහතකට නැතිම හෝ බහතකත් වැසීම 0 දානතන්නට නැත C4 ග්ලී පූරැෂ භාවය (Sex) 1 පූරුෂ 2 ස්ලි 0 දානතන්නට නැත C6 දාරැකතාව (Protection)	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worn
<ul> <li>වානනය සඳහා එලංශු බලපතාක් ඇත</li> <li>වානනය සඳහා වලංශු බලපතාක් නැත</li> <li>තුනුණුවීරම බලපතාක් ඇත</li> <li>තාවන්තුව බලපතාය</li> <li>ප්රතාන්තය බලපතාය</li> <li>දේශකන්නයා නැත./ අදාල නැත</li> <li>13,E14 අනතුර සිදුවීම ලත්තු</li> <li>(Human pre</li> </ul>	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocad Deck @@m crash factors	වැරදී ලෝහ බර පැවමූ වාහතාකත් 9 වෙතත් .0 දානගත්කට නැත;අදාල නැත E18 අනතුරේ බරපතලංකම (Crash factor or accident sever 1 ගතක ගැටම 2 බණුවන ගැටීම 3 විභාල ලෙක ගැටීම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA ම හරසු කරයා contributing to ity) 1 Hitting tree 2 Hitting sole / post 3 Hitting sole or boulder 4 Hitting road island,	5         68000 වාතයකට නැතිම ගත් වාතයක්තට නැත           0 දානයක්තට නැත           C4         ශ්ලී පුරුෂ ගොඩග (Sex)           1 පුරාෂ 2 ශ්ලී         0 දානයක්තට නැත           0 දානයක්තට නැත         C6           ආරකෘත වලදාව පළදා ඇත 2 ආරකෘත වලදාව පළදා ඇත	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worm 2 Safety belt, not
වනතක සඳහා වලංකු වලංතුකක් ඇත වනතක සඳහා වලංකු වෙතතක සඳහා වලංකු පාතකතිව කිලෙතුකක් ඇත ආතකතිව නැත / අදාල කැත 13,E14 අනතුර සිදුවම ලත්තු (Human pre contributing	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocad Dect 98m crash factors 9 to accident)	වැරදී ලෙස බර පැවවූ වාහතාක 9 ලබනත් 0 දානනත්තව නැහැඅදාල නැත E18 අනතුරේ බරපාතුණම (Crash factor c accident sever 1 ගාක ගැටම 2 සතුම ගෙන ගැටම 3 වනල ගෙන ගැටම 4 මාර්ත ගැටක් ගමා ගැටම 5 බාබකතන හෝ ආරක්ෂක වැඩක ගැටම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 odg@ accug contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc.	5         68000 Αποσού αυδίθ         000           Αμοσού Αυδίθ         0         μανοσό Αυδίθ           Ο φαροσόρα Αυσια         0         680           1         φείνα         0         φαροσόρα           2         σθ         φαροσόρα         0           0         φαροσόρα Ο αυσια         0         0           C6         φρόσσορο         (Protection)         1           1         φείναται διαφούρα         0         φαροσόρος           (Protection)         1         φείναται διαφούρα         0           2         σύρασο διαφούρα         0         φείνα           3         φείναται διαφούρα         0         φείνατα	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worn 2 Safety belt, not worn
වනතක සඳහා වලංකු වලංතුකක් ඇත වනතක සඳහා වලංකු වෙතතක සඳහා වලංකු පාතකතිව කිලෙතුකක් ඇත ආතකතිව නැත / අදාල කැත 13,E14 අනතුර සිදුවම ලත්තු (Human pre contributing	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocad Deck @@m crash factors	වැරදී ලෙස හිර පැවමූ වාහතාක් 9 ලබතත් .0 දානහත්තව නැත/අදාල නැත E18 අනතුරේ හිරපාතුණම (Crash factor c accident sever 1 ගැන ගැරීම 2 කෘදුමක ගැරීම 3 විශාල ලෙක ගැරීම 5 ඔබකකක ගෝ ආරාපනක වර්ධන ගැරීම 6 කිවීම ඇති වෙනත්	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 60000 contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or	5         68000         Αυτοπό         Αυτόπό         Αυτοπό         Αυτόπό	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm
<ul> <li>වානනය සඳහා වලංශු බලපතාක් ඇත</li> <li>වානනය සඳහා වලංශු බලපතාක් ඇත</li> <li>ප්‍රිතනය සඳහා වලංශු</li> <li>මානනය සදහා වලංශු</li> <li>ප්‍රිතන්නය බලපත්‍රය</li> <li>ප්‍රිතන්නය බලපත්‍රය</li> <li>ප්‍රිතන්නය බැස / අදාල නැත</li> <li>13,E14 අනතුර සිදුවීම අත්ත අත්ත (Human pre contributing</li> <li>14 අතික වෙනන</li> </ul>	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocad Deck @@m crash factors 5 to accident) 01 Speeding	Ρισξ εφα βό συρη           Ρισκοπά           9 σροπό           0 σροπό           1 σποπ συζθ           2 συζθη συζθ           3 θωίο συζθη           4 θύζα συζθ           β συζη σιδη           θοί συ συζθ           6 συζθ σιδ           θυσιο συζθ           6 συζη σιδη συδη           θυδη συζθ	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 60000 contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or	5         68000 Αποσού αυδίθ         000           Αμοσού Αυδίθ         0         μανοσό Αυδίθ           Ο φαροσόρα Αυσια         0         680           1         φείνα         0         φαροσόρα           2         σθ         φαροσόρα         0           0         φαροσόρα Ο αυσια         0         0           C6         φρόσσορο         (Protection)         1           1         φείναται διαφούρα         0         φαροσόρος           (Protection)         1         φείναται διαφούρα         0           2         σύρασο διαφούρα         0         φείνα           3         φείναται διαφούρα         0         φείνατα	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worn 2 Safety belt, not worn
<ul> <li>වානනය සඳහා වලංශු බලපතුයක් ඇත.</li> <li>වානනය සඳහා වලංශු මලපතුයක් ඇත.</li> <li>වානනය සඳහා වලංශු මලපතුයක් තැත.</li> <li>මුහුණුවීටම බලපතුය.</li> <li>මුහුණුවීටම බලපතුණුමුහුණුවීටම බලපතුකුහු බලපතුය.</li> <li>මුහුණුවීටම බලපතුකු</li></ul>	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cagdocasi Øgdt Øga crash factors to accident) 01 Speeding 02 Aggressive /	වැරදී ලෙස හිර පැවමූ වාහතාක් 9 ලබතත් .0 දානහත්තව නැත/අදාල නැත E18 අනතුරේ හිරපාතුණම (Crash factor c accident sever 1 ගැන ගැරීම 2 කෘදුමක ගැරීම 3 විශාල ලෙක ගැරීම 5 ඔබකකක ගෝ ආරාපනක වර්ධන ගැරීම 6 කිවීම ඇති වෙනත්	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 60000 contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or	5         68000         Αυτοπό         Αυτόπό         Αυτοπό         Αυτόπό	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worm 2 Safety belt, not worm 3 Helimet, worm 4 Helmet, not worm
1         වනතය සඳහා වලංතු මලංතුයක් ඇත.           2         වනතය සඳහා වලංතු මලංතුයක් තැත.           2         තුනසුවරීම බලංතුයක් ඇත.           4         භාවකාමක බලංතුය 4           4         භාවකාමක බලංතුය 5           0         ජනත්නර බලංතුය 6           0         ජනත්නරා බලංතුය 6           0         ජනත්නරා බලංතුය 6           0         ජනත්නරා බලංතුය 6           0         ජනත්න           0         දුන්නත්නට නැත. / අදාල 6           0         ජනත්න           0         දුන්න           0         දේන	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cagdocast Øget Øge crash factors 9 to accident) 01 Speeding 02 Aggressive / negligent driving	Βιάξι αρα θιό τουρή           Βιάξι αρα θιό τουρή           Ο φαρατάριο αυτογάψο αυτογ           Ο φαρατάριο αυτογάψο αυτογ           Ε18 αφατρού δυόσησμασια           (Crash factor or accident server)           1 αυτο αυτοφ           2 αισχότα αυτόφ           3 θυσιο αραο αυτόφ           4 φύσιο αυτόφ           5 διοίρισμα αυτόφ           6 αυτόφ αγιοφ           6 αυτόφ αυτόφ           7 αυτοφο αυτόφ           7 αυτοφο αυτόφ	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 መላሚ መሪщ contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting some or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed	5         68000         000000         00000           0         γρατατάλα         00000           0         γρατατάλα         00000           0         γρατατάλα         00000           1         γράθα         00000           0         γρατατάλα         00000           1         γράθα         00000           1         γράστατάλα         00000           1         γράστατάλα         00000           1         γράστατάλα         00000           2         γράστατά         00000           3         γράστατά         000000           γτο         4         γράστατά           4         γράστατά         000000	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worn 2 Safety belt, not worn 3 Helimet, worn 4 Helmet, not worn 5 Child restrain seat
1         වානතය සඳහා වලංතු බංපතායක් ඇත.           2         වාතතය සඳහා වලංතු බංපතායක් ඇත.           3         පුණුපරීම් බංපතායක් ඇත.           4         සාවකාමක බංපතාය ආතාකාමක බංපතාය           4         සාවකාමක බංපතාය ආතාකාවක බංස (ඇත.)           5         ජාත්‍රයක් විය.           6         ජාත්‍රයක් විය.           7         ප්‍රයානකාව බංස           7         ප්‍රයාන           7         ප්‍           7         ප්‍රය           7         ප්‍           7         ප්‍           7         ප්‍	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocad 0.ect 0.60 crash factors 1 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment	Βιάξι αρια βιό τουρή           Βιάξι αρια βιό τουρή           Ο τρασιάσιο αυταγάψο αυταγά           Ο τρασιάσιο αυταγάψο αυταγά           Ε18 τρατοχού διόστορασια (Crash factor or accident sever           1 τοποι τουρή           2 διαξίδαι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           4 ούτοι τουροποίο           5 διοδιατια του τρότοπο Είδαι τουρή           6 τοθο τριτός           2 διαξίδαι τουρή           7 τουρίδα           0 τρατατάτο του τριτογια	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 ගත්වූ කරාන contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object	5 65m 2man 2 2 25 6 m 2man 2man 2m	or leaving bus 0 Not known 2 Female 0 Not known 1 Safety belt, worn 2 Safety belt, not worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used
1         Ρυσκαι αιχών Ριοιος           2         Ρυσκαι αιχών Ριοιος           2         Ρυσκαι αιχών Ριοιος           3         σριμβλού Βιριος αιχών           4         πολοιδρια διαστιματά           13         Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  0 Cacdocad Deck @@m  crash factors 3 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by	Βιάξι αρα θιό τουρή           Βιάξι αρα θιό τουρή           Ο φαρατάριο αυτογάψο αυτογ           Ο φαρατάριο αυτογάψο αυτογ           Ε18 αφατρού δυόσησμασια           (Crash factor or accident server)           1 αυτο αυτοφ           2 αισχότα αυτόφ           3 θυσιο αραο αυτόφ           4 φύσιο αυτόφ           5 διοίρισμα αυτόφ           6 αυτόφ αγιοφ           6 αυτόφ αυτόφ           7 αυτοφο αυτόφ           7 αυτοφο αυτόφ	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 boog contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over	5         68000         Αυτοπού         Αυτόπού         Αυτόπ	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυσκαι αιχών Ριοιος           2         Ρυσκαι αιχών Ριοιος           2         Ρυσκαι αιχών Ριοιος           3         σριμβλού Βιριος αιχών           4         πολοιδρια διαστιματά           13         Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.Ε.	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocad 0.ect 0.60 crash factors 1 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment	Βιάξι αρια βιό τουρή           Βιάξι αρια βιό τουρή           Ο τρασιάσιο αυταγάψο αυταγά           Ο τρασιάσιο αυταγάψο αυταγά           Ε18 τρατοχού διόστορασια (Crash factor or accident sever           1 τοποι τουρή           2 διαξίδαι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           4 ούτοι τουροποίο           5 διοδιατια του τρότοπο Είδαι τουρή           6 τοθο τριτός           2 διαξίδαι τουρή           7 τουρίδα           0 τρατατάτο του τριτογια	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 ගත්වූ කරාන contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object	5 65m 2man 2 2 25 6 m 2man 2man 2m	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυσκαι αιχαι Ριοιο           1         Ρυσκαι αιχαι Ριοιο           2         Ρυσκαι αιχαι Ριοιο           3         σριμβούο Θροτριπά τικο           4         πλοπόδαι Θροτριπά τικο           4         πλοπόδαι Θροτριπά τικο           6         σριμβούο Θροτριπά τικο           7         σριμβούο Θροτριπά τικο           7         σριμβούο Θροτριπά τικο           7         σριμβούο Θροτριμβούο Θροτρικο <td< td=""><td>ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocos @cc @@m crash factors 10 Speeding 02 Aggressive / negligent driving 03 Error of Judgment 04 Influenced by alcohol / drugs</td><td>Buck αρα πλο συρή           Buck αρα πλο συρή           9 αρατά           0 αρατάπο αυτηγηρία συτη           E18 αραπρού δυόρησμα           (Crash factor or accident sever           1 απα αυζθ           2 πάχθα αυζθ           3 βούρα αυζθ           3 βούρα αυζθ           4 φύρα αυζθ           5 δυλατακ αυζη τρόσκα           βύρα αυζθ           6 αυξθ αμδο αυζθ           7 αυσβα αυζθ           0 αρατά αρα αυζθ           7 αυσβα αυζθ           0 αρατά αρα αυζθ           7 αυσβα           0 αρατά αρα αυζθ           7 αυσβα           9 αρατά αρα αυζθ           7 αυσβα           9 αρατά αρα αυζθ           7 αυσβα           8 αυξη αυξη αυξη αυζη αυζη αυζη αυζη αυζη αυζη αυζη αυζ</td><td>wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 boog contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over</td><td>5         68000 20000 2000         2000</td><td>or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA</td></td<>	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocos @cc @@m crash factors 10 Speeding 02 Aggressive / negligent driving 03 Error of Judgment 04 Influenced by alcohol / drugs	Buck αρα πλο συρή           Buck αρα πλο συρή           9 αρατά           0 αρατάπο αυτηγηρία συτη           E18 αραπρού δυόρησμα           (Crash factor or accident sever           1 απα αυζθ           2 πάχθα αυζθ           3 βούρα αυζθ           3 βούρα αυζθ           4 φύρα αυζθ           5 δυλατακ αυζη τρόσκα           βύρα αυζθ           6 αυξθ αμδο αυζθ           7 αυσβα αυζθ           0 αρατά αρα αυζθ           7 αυσβα αυζθ           0 αρατά αρα αυζθ           7 αυσβα           0 αρατά αρα αυζθ           7 αυσβα           9 αρατά αρα αυζθ           7 αυσβα           9 αρατά αρα αυζθ           7 αυσβα           8 αυξη αυξη αυξη αυζη αυζη αυζη αυζη αυζη αυζη αυζη αυζ	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 boog contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over	5         68000 20000 2000         2000	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         වාහනය සඳහා වලංතු වලංතුයක් ඇත.           2         වාහනය සඳහා වලංතු වලංතුයක් නැත.           2         වාහනය සඳහා වලංතු වලංතුයක් නැත.           3         ඉහළේවරම බලංතුයක් ඇත.           4         භාවකාමක බලංතුය ම ජනතන්රට බලංතුය.           0         ජනතන්ත.           0         ජනතන්ත.           0         ජනතන්ත.           0         ජනතන්ත.           0         ජනතන්ත.           0         ජනතන්ත.           0         ජනත්ල.           0         ජනත්ල.           0         ජනත්ල.           0         ජනත්ල.           0         ජන්ල.           0         ජන්ල.           0         ජන්ල.           0         ජන්ල.           0         ජන්ල.           0         ජන්ල.	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocae ⅇ @em crash factors 9 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep	Βιάξι αρια βιό τουρή           Βιάξι αρια βιό τουρή           Ο τρασιάσιο αυταγάψο αυταγά           Ο τρασιάσιο αυταγάψο αυταγά           Ε18 τρατοχού διόστορασια (Crash factor or accident sever           1 τοποι τουρή           2 διαξίδαι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           4 ούτοι τουροποίο           5 διοδιατια του τρότοπο Είδαι τουρή           6 τοθο τριτός           2 διαξίδαι τουρή           7 τουρίδα           0 τρατατάτο του τριτογια	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 boog contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over	5         68000 20000 2000         2000	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         වානතය සඳහා වලංතු බංපානයක් ඇත.           2         වාතතය සඳහා වලංතු බංපානයක් ඇත.           3         පුණුපරීම බංපානයක් ඇත.           4         සාවකාමක බංපානය ආවකාමක වලංතුයක් ඇත.           4         සාවකාමක වලංතුයක් ඇත.           2         පුණුපරීම වන්නේ ඇත.           14         අභියාන           12         අවැනම් ( romanue)කිම්මන්න අපැදවීම           13         වාරදී වන්නේ අත.           14         මධාසකාර / මර්දුවන වලං ලංකම           15         විතාව / බන්ද යාම           16         ආවනයකයන් වන්නැරීම	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Caccoccad & dect @@m Crash factors 1 to accident)  01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/	Βιάξι αρια βιά τυλος           Βιάξι αρια βιά τυλος           Ο τρατατά που απογάχου απογάχου απογάχου απογάζου           Ε18 τρατορού διάζου απογάζου απογάζου απογάζου           Ε18 τρατορού διάζου απογάζου απογάζου           Ε18 τρατορού διάζου απογάζου απογάζου           Ε18 τρατορού διάζου απογάζου           Ε18 τρατορού διάζου απογάζου           Ε18 τρατορού απογάζου           Ε18 τρατορού απογού απογάζου           Ε19 τροδοποί συδης	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 6000 ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting tone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         68000 λατακύ αυδιά           0 τρατοκά ο λήθ         0 τρατοκά ο λήθ           0 τρατοκά ο λήθ         0 τρατοκά ο λήθ           0 τρατοκά ο λήθ         0 τρατοκά ο λήθ           1 τράσε         2 τάβ           0 τρατοκά ο λατο         0 τρατοκά ο λατο           C6         τράσεο ο λατο           1 τράσεο ο δημού         1 τράσεο ο λατο           C6         τράσεο ο δημού           1 τράσεο ο δημού         τράσεο ο δημού           2 τράσεο ο δημού         τράσεο ο δημού           1 τράσεο ο δημού         τράσεο ο δημού           1 τράσεο ο δημού         τράσεο ο δημού           2 τράσεο ο δημού         τράσεο ο δημού           2 τράσεο ο δημού         τράσεο ο δημού           3 τράσεο ο δημού         τράσεο ο δημού           5 είθο τράσεο τράσεο τράσεο τράσεο τράσεο         τράσεο σημού           0 τρατοκόρι τράσεο τράσεο τράσεο         τράσεο τράσεο           2 τράσεο τράσεο τράσεο         τράσεο τράσεο	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
<ul> <li>1 වාතනය සඳහා වලංශු බංපනාක අදහ</li> <li>2 වාතනය සඳහා වලංශු</li> <li>මාතනය සදහා වලංශු</li> <li>වාතනය සංකාශය සදහා සදහා වලංශු</li> <li>වාතනය සංකාශය සංකාශය සදහා වලංශු</li> <li>වාත ව / නිස්ද සාම</li> <li>වාතව / නිස්ද සාම</li> <li>වාත ව / නිස්ද සාම</li> </ul>	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Caccocco @@@  crash factors to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness	Buck αρα πλο συρή           Buck αρα πλο συρή           9 αρατά           0 αρατάπο αυτηγηρία συτη           E18 αραπρού δυόρησμα           (Crash factor or accident sever           1 απα αυζθ           2 πάχθα αυζθ           3 βούρα αυζθ           3 βούρα αυζθ           4 φύρα αυζθ           5 δυλατακα σύρ αυζθα           βοίρα αυζθ           6 αυξθ αμδο αυζθ           7 αυσδά αυξθ           αυζθ           9 αρατάπου αυζθ           7 αυσδία           9 αρατάπου αυχθ           7 αυσδία           9 αρατάπου αυχθ           9 αρατάπου αυχθ           9 αρατάπου αυχθ           9 αρατάπου αυχθ	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 6000 ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting tone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         68000 20000 2000         2000	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυσκαι αιχω Ροικο Θοσοχικά γειο           2         Ρυσκαι αιχω Ροικο Οροσοχικά γειο           3         σριμβλού Θιοσοχικά Οροσοχικά καιο           4         πολοιδρια διασοχικά Οροσοχικό ο αροσοχι           4         πολοιδρια διασοχικά Οροσοχικά           4         πολοιδρια διασοχικά Οροσοχικά           13,E14         φριαριά           13,E14         φριαριά           ασόχο ασόχο (Human pre contributing           14         φιδιακά Οι αιχθο           12         φιζεριθ           13         Ρυζεθ           14         Φιδιακικό / Θαίζεριο θοι σασιθ           15         Ριδιό / διαίς καιθ           16         φιδιακικό / Θαίζεριο θοι φισιθ           15         Φιδιό / διαίς καιθ           16         φιδιακικό / Θαίζειο θοι φισιθ           15         Φιδιό / διαίς καθ           16         φιδια βιαι καό 200	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Caccocco @@@  crash factors to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness	Βιάξι αρια θιό τουρή           Βιάξι αρια θιό τουρή           Ο τρατιστία ο αιτιη (τητρία αυτο)           Ε18 τρατομού διόστορασία (Crash factor or accident sever           1 τοποι τουρή           2 διαξίου τουρή           2 διαξίου τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           5 δυρμα τουρή           6 τουρή τρώσου τουρή           7 τουρίδα           0 τραστά του τουρή           7 τουρίδα           Ε19 τρώσου του τουρή           (Other factors)	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 mouth contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         68000 λατακύ αυδιά αυδι           0 τρατοκά αυδιά           0 τρατοκά αυδιά           0 τρατοκά αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           1 τράτε αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           2 τράτε αυδιά           1 τράτε αυδιά τρωματικά           2 τράτε αυδιά τρωματικά           3 τράτε αυδιά τρωματικά           4 τράτε αυδιά τρωματικά           5 τρώ τράτε αυδιά τρωματικά           0 τράτε αυδιά τρωματικά           0 τράτε αυδιά τρωματικά           2 τρώτε αυδιά τρωματικά           2 τρώτε αυδιά τρωματικά           3 τρώτε αυδιά τρωματικά           3 τρώτε αυδιά τρωματικά           3 τρώτε αυδιά τρωματικά	or leaving bus 0 Not known 2 Female 0 Not known 3 Safety belt, worm 3 Helimet, worm 4 Helimet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυσκαι αιχαι Ριοιο           1         Ρυσκαι αιχαι Ριοιο           2         Ρυσκαι αιχαι Ριοιο           3         Θεισχατά τιχαι           4         Ρυσκαί αιχαι           5         Ρυσκαί αιχαι           6         Ρυσκαί αιχαι           12         Ρυρικό           13         Ρυζε Ρισκά αι           14         Φισκαί (Θισκα αι           15         Ρυικο (Θισχρί αι)           6         Ριρικοι το Αιχαι           15         Ρυικο (Θια το Αιχαι)           16         Φισκαι το Αιχαι           16         Φισκα το Αιχαι           16         Φισκα το Αιχαι           16         Φισκα το Αιχαι           16         Φισκα το Αιχαι           17         Θισκά το Βιχαι	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Cacdocos @ga crash factors 3 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of Judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile	Buck egen bio euolog           Dissoural           9 cobad           0 quantation aura/quije aura           E18 qeorgod biodemages           (Crash factor or accident sever           1 quart aura           2 asigna wube           2 asigna wube           3 there exer           1 quart aura           2 asigna wube           2 asigna wube           3 there exer           1 quart aura           2 biolacana con troitema           Data wube           0 quantation away procesa           Data wube           0 quartation away procesa           Data wube           0 quartation away procesa           Data wube           0 quartation away quartation           Res           E19 coloration dotage           (Other factors)           1 qengrata breatables auroesa	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 mouth 2 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5 68m වනයකට නැතිම යන් විතානත් වැනීම 0 දැනතන්නට නැත C4 ග්ලී පූරුෂ භාවයා (Sex) 1 දුරුෂ 2 ත්ලි 0 දැනතන්ව නැත (Protection) 1 ආරකෘත වලාව පළදා නැත 2 ආරකෘත වලාව පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 5 ළමා ආරකෘත ආතනක හාවකාතර ඇත" 0 දැනතන්ව නැතැන්පුලා නැත <b>C7 රෝකල් හත කිරීම</b> (Hospitalized) 1 දාවාල සිදුවීම හා අවම	or leaving bus 0 Not known 2 Female 0 Not known 3 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυκκαι ας νι Ρομος           2         Ρυκαι ας νι Ρομος           2         Ρυκαι ας νι Ρομος           2         Ρυκαι ας νι Ρομος           3         Ρυκρίζου διαρομικά αγια           4         πυρωβα διαρομικά αγια           4         πυρωβα διαρομικά           0         μικο διαρομικά           0         μικο διαρομικά           0         μικο διαρομικά           1	ing license) I Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocae 0.9cc 98a crash factors 1 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 06 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress	Βιάξι αρια θιό τουρή           Βιάξι αρια θιό τουρή           Ο τρατιστία ο αιτιη (τητρία αυτο)           Ε18 τρατομού διόστορασία (Crash factor or accident sever           1 τοποι τουρή           2 διαξίου τουρή           2 διαξίου τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           3 τοποι τουρή           5 δυρμα τουρή           6 τουρή τρώσου τουρή           7 τουρίδα           0 τραστά του τουρή           7 τουρίδα           Ε19 τρώσου του τουρή           (Other factors)	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 mouth 2 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         68000 λατακύ αυδιά αυδι           0 τρατοκά αυδιά           0 τρατοκά αυδιά           0 τρατοκά αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           1 τράτε αυδιά           2 τάξι           0 τρατοκά αυδιά           2 τράτε αυδιά           1 τράτε αυδιά τρωματικά           2 τράτε αυδιά τρωματικά           3 τράτε αυδιά τρωματικά           4 τράτε αυδιά τρωματικά           5 τρώ τράτε αυδιά τρωματικά           0 τράτε αυδιά τρωματικά           0 τράτε αυδιά τρωματικά           2 τρώτε αυδιά τρωματικά           2 τρώτε αυδιά τρωματικά           3 τρώτε αυδιά τρωματικά           3 τρώτε αυδιά τρωματικά           3 τρώτε αυδιά τρωματικά	or leaving bus 0 Not known 2 Female 0 Not known 3 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA
<ul> <li>Porsona megan Pieva</li> <li>Porsona Pieva</li></ul>	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Caccoccoad @get @ge crash factors g to accident)  01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 065 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.)	Buck egen bio euolog           Dissoural           9 cobad           0 quantation aura/quije aura           E18 qeorgod biodemages           (Crash factor or accident sever           1 quart aura           2 asigna wube           2 asigna wube           3 there exer           1 quart aura           2 asigna wube           2 asigna wube           3 there exer           1 quart aura           2 biolacana con troitema           Data wube           0 quantation away procesa           Data wube           0 quartation away procesa           Data wube           0 quartation away procesa           Data wube           0 quartation away quartation           Res           E19 coloration dotage           (Other factors)           1 qengrata breatables auroesa	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 odg@ doc@ contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting road island, curb etc. 5 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         68000 Αποσού αυδίθ           0 τρατοπάνο αυδίθ         0 τρατοπάνο αυδίθ           0 τρατοπάνο αυδί         0 τρατοπάνο αυδί           2 τάξι         0 τρατοπάνο αυδίθ           1 τράτισε         0 τράτο αυδίο           2 τάξι         0 τράτο αυδίο           0 τράτο αυδίο αυδίο         0 τράτο αυδίο αυδίο           0 τράτο αυδίο αυ	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυκκαι αιζκυ Ριφικο Θοσοχικά γειο           2         Ρυκκαι αιζκυ Ριφικο Οιοσοχικά γειο           3         σριμβύδιο Βοσοχικά γειο           4         πολοπόρα διαροχικά           13         π.14           4         πολοπόρα διαροχικά           14         πολοπόρα διαροχικά           13         π.042           14         Φιλαμπικά           15         Φιλοήρα           16         Φιλαματιά           17         παιά στολοι, ποι διαικιόθο           18         Φιλαματιά           19         Φιλαματιά           19         Φιλαματιά           10         Φιλαματιά           14         Φιλαματιά           15         Φιλαματιά           16         Φιλαματιά           16         Φιλαματιά           10         Φιλαματιά           10         Φιλαματιά           10         Φιλαματιά           10         Φιλαματιά <td>ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Cascbace @@@  crash factors to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight</td> <td>Βιάξι αρα πλο συζη           Βιάξι αρα πρό συζη           Ο φαιοιάτοι συτισγάψει συτισ           Ε18 αφατρό διόσοιφαια (Crash factor or accident sever           1 αποι συζα 2 αυχρότο αυζη           2 αυχράτοι αυχη           3 θυσιο σμο συζη           4 σύσο συζη           4 σύσο συζη           4 σύσο συζη           6 αυξη ανόταση           βυζη σμο συζη           6 αυξη ανόταση           Βύσιο σμο συζη           6 αυξη ανόταση           Βύσιο σμο συζη           6 αυξη ανόταση           Βύσιο σμο συζη           7 αστόξα           0 φαποτάση συζη (Other factors           1 ανησικά διαμαλθου πουρη           2 συποριδολη συζη           3 συζιά δια ανότα           1 συζιά δια ανότα           2 συποριδολη συζη           3 συζιά δια ανότα διοδια</td> <td>wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 odg@ dodg contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA</td> <td>5 68m වනයකට නැතිම යන් විතානත් වැනීම 0 දැනතන්නට නැත C4 ග්ලී පූරුෂ භාවයා (Sex) 1 දුරුෂ 2 ත්ලි 0 දැනතන්ව නැත (Protection) 1 ආරකෘත වලාව පළදා නැත 2 ආරකෘත වලාව පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 5 ළමා ආරකෘත ආතනක හාවකාතර ඇත" 0 දැනතන්ව නැතැන්පුලා නැත <b>C7 රෝකල් හත කිරීම</b> (Hospitalized) 1 දාවාල සිදුවීම හා අවම</td> <td>or leaving bus 0 Not known 2 Female 0 Not known 3 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA</td>	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Cascbace @@@  crash factors to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight	Βιάξι αρα πλο συζη           Βιάξι αρα πρό συζη           Ο φαιοιάτοι συτισγάψει συτισ           Ε18 αφατρό διόσοιφαια (Crash factor or accident sever           1 αποι συζα 2 αυχρότο αυζη           2 αυχράτοι αυχη           3 θυσιο σμο συζη           4 σύσο συζη           4 σύσο συζη           4 σύσο συζη           6 αυξη ανόταση           βυζη σμο συζη           6 αυξη ανόταση           Βύσιο σμο συζη           6 αυξη ανόταση           Βύσιο σμο συζη           6 αυξη ανόταση           Βύσιο σμο συζη           7 αστόξα           0 φαποτάση συζη (Other factors           1 ανησικά διαμαλθου πουρη           2 συποριδολη συζη           3 συζιά δια ανότα           1 συζιά δια ανότα           2 συποριδολη συζη           3 συζιά δια ανότα διοδια	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 odg@ dodg contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5 68m වනයකට නැතිම යන් විතානත් වැනීම 0 දැනතන්නට නැත C4 ග්ලී පූරුෂ භාවයා (Sex) 1 දුරුෂ 2 ත්ලි 0 දැනතන්ව නැත (Protection) 1 ආරකෘත වලාව පළදා නැත 2 ආරකෘත වලාව පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 3 ආරකෘත විත්වාලී පළදා නැත 5 ළමා ආරකෘත ආතනක හාවකාතර ඇත" 0 දැනතන්ව නැතැන්පුලා නැත <b>C7 රෝකල් හත කිරීම</b> (Hospitalized) 1 දාවාල සිදුවීම හා අවම	or leaving bus 0 Not known 2 Female 0 Not known 3 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA
1         Ρυσσα αιχω Ριοιο           1         Ρυσσα αιχω Ριοιο           2         Ρυσσα αιχω Ριοιο           3         Θριμβλού Βιροιο           3         Θριμβλού Βιροιο           4         Πλαιρία Κιρω           4         Πρωσιά κικώ           13, E14         φρισμά           4         Πρωσιά κικώ           14         Πρωσιά κικώ           12         Φρισμά           13         Ρυζε Βιακά           14         Θίλαικά           15         Ρύλι           16         Φρίλαικα           15         Ρύλι           16         Φρίλαικα           198         Φρία βαι μικόδα           198         Φρία βαι μικόδα           198         Φρία βαι μικόδα	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Cascbace @@@  crash factors to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight	වැරදී ලෙස බර පැටවූ           වැරදී ලෙස බර පැටවූ           වාහතාක්           9 ලතාත්තව නැත/අදාම නැත           0 දානත්තව නැත/අදාම නැත           E18 අනතුර් බරපතලකම (Crash factor c accident sever           1 ආකස හැටම           2 කෘදුවක හැටම           3 වතාම ලෙක හැටම           3 වතාම ලෙක හැටම           4 මාර්ත ගැටික ක්ෂා හැටම           5 බාඛකතක හෝ ආරකක වර්ක හැටම           6 කවිම ඇති වෙනත් වර්ත ඉති ගැටිම           7 අපරමුම           0 දාකත්තව කැත/අදාම කැත           E19 වෙනත් රන්තු (Other factors           1 අනතුන වැසුක්රීම ගැටමන 2 පොර වඩා කරමන කිරීම           2 පොර කි කරීන කිරීම           4 ආත්තුරා හැකි කිරීම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 odg@ dodg contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         88000         2010000         201000           0         (201000000         201000           1         (2010000000000         201000000000           1         (20100000000000000000000000000000000000	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worm 2 Safety belt, not worm 3 Helmet, worm 4 Helmet, not worm 5 Child restrain seat used 0 Not known / NA
1         Βυακαα αιςαν Βιρικα           Βοσοχαά φιζαν         Βοσοχαά φιζαν           2         Βυσκαα αιςαν Βιρικα           2         Βυσκαα αιςαν           2         Βυσαχά και           3         Βυζα βαι και           3         Βυσαχά και           4         Βυσακα και           2         Φυσα και           3         Βυσα βαι και           4         Βυσακα και           2         Φυσα βαι και           3         Βυσα βαι και           4         Βυσακα και           4         Βυσακα και           Β	ing license) 1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA 0 Caccocae 0.900 @@m crash factors 9 to accident) 01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight 08 Sudden illness	Βιάξι αρια βιά τυλος           Βιάξι αρια βιά τυλος           Ο φαρατά και από τη από α	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 odg@ dodg contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting pole / post 3 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA	5         68000 Αποπού αυδίθ και Αποστά Φιλίθθ           0         αραστάνο αυτό           C4         αξή Οχόκα αυθού (Sex)           1         σχόκα           2         αξή           0         φροπάνου αυτό           C6         αρόστανου αυτό           C6         αρόστανου αυτό           1         αρόστανου αυτό           C6         αρόστανου αυτό           1         αρόστανου αυτό           2         αξή           0         φροπανότου αυτό           C6         αρόστανου δαρώθου σεψό αυτό           1         αρόστανου δαρώθου σεψό αυτό           2         αχώστανου δαρώθου σεψό αυτό           2         αρώστανου δαρώθου σεψό αυτό           2         αρώστανου δαρώθου σεψό αυτό           2         αρώστανου δαρώθου αυτό           3         αρώστανου δαρώθου αυτό           4         αρώστανου δαρώθου αυτό           5         εριδαρού αυτό           0         αρώστανου δαρώθου αυτό           0<	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 1 Safety belt, worm 2 Safety belt, not worm 3 Helimet, not worm 5 Child restrain seat used 0 Not known / NA 1 Injured and admitted to hospital at least 1 day
1         Diaman argan Dejang           1         Diaman argan dejang           2         Diaman dejang           3         Diagon dejang           4         Diaman dejang           1         Diama	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Caccocccc @@a  Crash factors 1 to accident)  0 Speeding 0 Aggressive / negligent driving 0 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight 08 Sudden lilness 09 Bilinded by another	වැරදී ලෙස බර පැටවූ           වැරදී ලෙස බර පැටවූ           වාහතාක්           9 ලතාත්තව නැත/අදාම නැත           0 දානත්තව නැත/අදාම නැත           E18 අනතුර් බරපතලකම (Crash factor c accident sever           1 ආකස හැටම           2 කෘදුවක හැටම           3 වතාම ලෙක හැටම           3 වතාම ලෙක හැටම           4 මාර්ත ගැටික ක්ෂා හැටම           5 බාඛකතක හෝ ආරකක වර්ක හැටම           6 කවිම ඇති වෙනත් වර්ත ඉති ගැටිම           7 අපරමුම           0 දාකත්තව කැත/අදාම කැත           E19 වෙනත් රන්තු (Other factors           1 අනතුන වැසුක්රීම ගැටමන 2 පොර වඩා කරමන කිරීම           2 පොර කි කරීන කිරීම           4 ආත්තුරා හැකි කිරීම	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 otoge accup contributing to ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting barrier or guard rail 6 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA 5) 1 Avoiding maneuver 2 Hit and run 3 Road works 4 Post crash	5 8500 වාතයකට නැතිම ගත් වාතයක් වාතිම 0 දැනයන්නට නැත           C4         ශ්ලී පුරුෂ ගොඩග (Sex)           1 පුරාෂ 2 ශ්ලී         0 දැනයන්නට නැත           C6         ආරක්ෂන වන ක           0 දැනයන්නට නැත         C6           (Protection)         1 1 ආරක්ෂන වලපට පළදා ඇත (Protection)           1 ආරක්ෂන විදුපට පළදා ඇත 2 ආරක්ෂන විත්වාලී පළදා ඇත 3 ආරක්ෂන විත්වාලී පළදා ඇත 3 ආරක්ෂන විත්වාලී පළදා ඇත 5 ලේව ආරක්ෂන ආතනක හාවකානර ඇත 0 දැනයන්නට සැහැඳක නැත 0 දැනයන්නට සැහැඳක නැත (Hospitalized)           1 ආවාල සිදුපීම හා අවම වනරාතය එක් දිනක් හෝ රොස්ල් හා කිටීම           2 ආවාල සිදුපීම හා අවම           2 ආවාල සිදුපීම හා අවම           2 ආවාල සිදුපීම හා ඉමුන	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA 1 Injured and admitted to hospital at least 1 day 2 Injured but not
1         Ρυκκά ατζαν Ριφικο Θοσοχακά τέτο           2         Ρυκκά τέζαν τζαν           2         Ρυκκά τέζαν           3         σριμόζισε οροχατά τέζαν           4         πολοπόρα όροσοχατά τέξαν           4         πολοπόρα όροσοχατά τέξαν           11         τάδα σύδο πολοποραξιδούδο τόχο τέξαν           12         τόχειδο τέξαν           13         τόχειδο τέξαν           14         Φιλατικό / Φιδεζαν τόξα           15         Φιδείς τόξαν           16         Φιλατικό τό διατικόξο           16         Φιλατικό τέξαν δια πολοξο           17         τμά τέξαν δια πολοξο τέξο τόξο τόλο πολοπό           18         τξά τόλλα πολοπό διατικόξο           19         Φιλατικό διατικόξο τέξο τόλα           14         Φιλατικό διατικόξο           15         Φιδεία δια πολολο διατικόξο           16         Φιλατικό διατικόξο           16         Φιλατικό διατικόξο τέξι τόλοτο πολοπό           16 <td< td=""><td>ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  C Caccdcad 0.gct 0.ga crash factors g to accident)  01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight 08 Sudden illness 09 Bilnded by another vehicle / sun</td><td>Βιάξι αρια βιά τυλος           Βιάξι αρια βιά τυλος           Ο φαρατά και από τη από α</td><td>wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 6000 2 Mitting too ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA 5 1 Avoiding maneuver 2 Hit and run 3 Road works 4 Post crash violence</td><td>5 θ8000 λατακύ αυδιθ και λατοχά δυδθθ           0 φανατάχο αυτο           C4         αξθ φολού           0 φανατάχο αυτο           C6         αρόστου           0 φανατάχο αυτο           C6         αρόστου           (Protection)           1 φολοπο δραθο σεφο φαιο           2 αξη           0 φανατάχο αυτο           C6         αρόστου           (Protection)           1 φολοπο δραθο σεφο φαιο           2 αρόστου         αρόστου δαλθυτιβ σεφο φαιο           2 αρόστου δαλθυτιβ σεφο φαιο         3 φολοπου δαλθυτιβ σεφο φαιο           4 φολοπου δαλθυτιβ σεφο φαιο         5 φθο φολοπου δαλθυτιβ σεφο φαιο           5 φθο φολοπου δαλθυτιβ σεφο φαιο         6 φανα δΟθ           (Hospitalized)         1 φρισια έχθο φαιο δΟθ           1 φρισια έχθο φαιο δΟθ         9           2 φρίλοι δαλθυτβ         5 φαιο φαιο           2 φρίλοι δαλθυτβ         5 φαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φρίο βαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φρίο βαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φρίο βαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φαρίο βαιο           2 φρίλοι δαλθυτβ         1 φαρίο βαιο   </td><td>or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA 1 Injured and admitted to hospital at least 1 day 2 Injured but not admitted to hospital</td></td<>	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  C Caccdcad 0.gct 0.ga crash factors g to accident)  01 Speeding 02 Aggressive / negligent driving 03 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight 08 Sudden illness 09 Bilnded by another vehicle / sun	Βιάξι αρια βιά τυλος           Βιάξι αρια βιά τυλος           Ο φαρατά και από τη από α	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 6000 2 Mitting too ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA 5 1 Avoiding maneuver 2 Hit and run 3 Road works 4 Post crash violence	5 θ8000 λατακύ αυδιθ και λατοχά δυδθθ           0 φανατάχο αυτο           C4         αξθ φολού           0 φανατάχο αυτο           C6         αρόστου           0 φανατάχο αυτο           C6         αρόστου           (Protection)           1 φολοπο δραθο σεφο φαιο           2 αξη           0 φανατάχο αυτο           C6         αρόστου           (Protection)           1 φολοπο δραθο σεφο φαιο           2 αρόστου         αρόστου δαλθυτιβ σεφο φαιο           2 αρόστου δαλθυτιβ σεφο φαιο         3 φολοπου δαλθυτιβ σεφο φαιο           4 φολοπου δαλθυτιβ σεφο φαιο         5 φθο φολοπου δαλθυτιβ σεφο φαιο           5 φθο φολοπου δαλθυτιβ σεφο φαιο         6 φανα δΟθ           (Hospitalized)         1 φρισια έχθο φαιο δΟθ           1 φρισια έχθο φαιο δΟθ         9           2 φρίλοι δαλθυτβ         5 φαιο φαιο           2 φρίλοι δαλθυτβ         5 φαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φρίο βαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φρίο βαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φρίο βαιο φαιο           2 φρίλοι δαλθυτβ         1 φαρίο βαιο           2 φρίλοι δαλθυτβ         1 φαρίο βαιο	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA 1 Injured and admitted to hospital at least 1 day 2 Injured but not admitted to hospital
1 වානතය සඳහා එලංකු බලපතුයක් ඇත 2 වානතය සඳහා වලංකු 3 පුතුණුවරම බලපතුයක් ඇත 4 භාවතාමක බලපතුය 5 ජනපන්තර බලපතුය 5 ජනපන්තර බලපතුය 5 ජනපන්තර බලපතුය 6 ජනපන්තර බලපතුය 7 දැනය කැත 13,E14 අනංතුර සිදුවීම ගතිතු (Human pre	ing license)  1 Valid license for the vehicle 2 Without valid license for the vehicle 3 Learner permit 4 Probation license 5 International license 0 Not known / NA  Caccocccc @@a  Crash factors 1 to accident)  0 Speeding 0 Aggressive / negligent driving 0 Error of judgment 04 Influenced by alcohol / drugs 05 Fatigue / fall asleep 06 Distracted/ inattentiveness (handling radio, mobile phone, mental stress etc.) 07 Poor eye sight 08 Sudden lilness 09 Bilinded by another	Βιάξι αρια βιά τυλος           Βιάξι αρια βιά τυλος           Ο φαρατά και από τη από α	wrongly loaded vehicle 9 Other 0 Not known / NA 0 00000 6000 2 Mitting too ity) 1 Hitting tree 2 Hitting pole / post 3 Hitting stone or boulder 4 Hitting road island, curb etc. 5 Hitting other fixed object 7 Rolled over 0 Not known / NA 5 1 Avoiding maneuver 2 Hit and run 3 Road works 4 Post crash violence	5 8500 වාතයකට නැතිම ගත් වාතයක් වාතිම 0 දැනයන්නට නැත           C4         ශ්ලී පුරුෂ ගොඩග (Sex)           1 පුරාෂ 2 ශ්ලී         0 දැනයන්නට නැත           C6         ආරක්ෂන වන ක           0 දැනයන්නට නැත         C6           (Protection)         1 1 ආරක්ෂන වලපට පළදා ඇත (Protection)           1 ආරක්ෂන විදුපට පළදා ඇත 2 ආරක්ෂන විත්වාලී පළදා ඇත 3 ආරක්ෂන විත්වාලී පළදා ඇත 3 ආරක්ෂන විත්වාලී පළදා ඇත 5 ලේව ආරක්ෂන ආතනක හාවකානර ඇත 0 දැනයන්නට සැහැඳක නැත 0 දැනයන්නට සැහැඳක නැත (Hospitalized)           1 ආවාල සිදුපීම හා අවම වනරාතය එක් දිනක් හෝ රොස්ල් හා කිටීම           2 ආවාල සිදුපීම හා අවම           2 ආවාල සිදුපීම හා අවම           2 ආවාල සිදුපීම හා ඉමුන	or leaving bus 0 Not known 1 Male 2 Female 0 Not known 2 Safety belt, worn 2 Safety belt, worn 3 Helmet, worn 4 Helmet, not worn 5 Child restrain seat used 0 Not known / NA 1 Injured and admitted to hospital at least 1 day 2 Injured but not admitted to hospital

VKT Calculation for Petrol Vehicles - Island Wide 2012							
Vehicle Type	Vehicle Kilometers Travelled (VKT)						
Motorcycles	15,410,788,711.18						
Three Wheelers	8,103,267,002.94						
Cars & S/Wagons	3,911,332,175.42						
Jeep & Pajeros	481,026,800.44						
Passenger Vans	706,940,547.67						
VKT Calculation for Diesel Vehicles - Island Wide 2012							
Large Trucks	1,117,990,771.08						
3 Axle Rigid Trucks	60,176,013.27						
4 Axle Rigid Trucks	208,010,853.00						
Tractors	125,666,475.00						
Three Wheelers	1,664,253,619.54						
Cars & S/Wagons	505,192,062.38						
Pick Ups	515,785,961.44						
SUV	466,700,992.30						
Passenger Vans	1,546,734,865.44						

**Source:** Estimation of Vehicle Kilometers Travelled in Sri Lanka (2014), University of Moratuwa.


## Appendix C - Crash Pattern Diagram


	65089 06	0000000000	වේරම් ක්රිහාවා	යක් ශාර්තා ශ්රාම	Eing group (1	)		
**	Gace De	CORDO DE EX	x20 20000	SKODISES OF		5 EDERS (PERC)	10000 0000	
	4+3	7	2	17.	000000 000000			
	1	1	1	† z	01			
01	0110	0120	0130	0140	0199			
	ලාසා කමාරකා	ම. මෙතක් මාර්	ම රදකක හැරස	මකින් තොරම අ	මෙත් කරන වා	නෙ අතර සිදුවන	0 (5/7)8	
	2	රවනත්						
-	mat m	තැටිමක්. 02						
02	0210	0200						
	0210	0299 ජනම මාටංගය	TO AND PAUL			and Hote		
	197A. 1977		MA Ville	කට ගමන් කරන fjk;a	0 0000 0C00	a diaro arciara i	9098	
	1	and I can		.càula'				
	12	12 00	12	03				
03	0310	0321	0322	0399				
	<b>පැත්තක ඇති</b> ගැටීම්,	<b>699.</b> Call 8	රිගයක එකම (	දිනාවට තැටවීමර	තේ පොරාව ඉඳ	රිතර සමන් කර	න වානය අතර	inclose
	1	WA 100			7001 1000		රෝපාත්	
$\sim$		11 (42	14 (†z	1	12		excents.	
	Y	NY N	IT Z		11	and a second sec	04	
14	0411 -	0412	0421	0422	0430	0440	0499	
				9008. T - 80		පත්ති, තරත් මාර	a ar 8008	DOL ODERS
				8) 843B305 6	VIA VIII	1 300 Jan 1	W1 100	
-t			1 2	1113 2, 1111	and an	2 10 1	- Ar	0-1
	778 5		1	1				Mit M
05	0511	0512	0513	0521	0522	0531	0532	0541
	ංචනත්							
	BLDBBB.05							
	0599				10 M 0			
	රකම දිනාවකි	d calles such		1008. T - 000 (5) 5405055 (	1996), Y - (94 1996) (947)(9	කත්ත, තරය (8)	08 80 8009	0.000, 0000
-	1113 1111	110 114		1/1/2 1/1	00000			
)	1.	1	(*1	F	66 06			
	7781 87		7/1/2 2/1/	MA VIL	00			
06	11115- 9111-	0612	0621	0622	0699			-
	05 0000 de	0000 / 00000	මුකාව කාවතා (	nő Enseczi	ක්ෂි මෝටට ර	oaki kutikuige	no moan dea	Oracas
	280 6408.	7/10 . 11/1	321A . VIII	1 2/14 1/2/2	00000	T		
-				Ball.	කාවමක්.			
	1	1/21- 1/2		32 000	07		-	
07	0710	0720	0730	0740	0799			
		cosi ceasi.		-	mmmmm	T Management	T WIA WIE	TT.T
Mir	1. 100	1.	all and a second	-	11 Long	In	2000	
		11/1	1.00	16	10	1001		MA ME
08			A Malallin			Constantine of F	0830	0840


	1			an acte acte				
	<b>ලඟාවීම</b> එනි					ම වාසන අතර ම	100 mag	
* 4	143		1	0 + 1 +	රවනත් හැටමක්			
01	0110	0120	0130	0140	01			
	ලංකායමන නොව	ම. රචනස් මාටර	මරාල කක්ටර ග			නෙ අතර සිදුවස		
	2	රටහන්						
-	mat am	6x2065						
02	<u></u>							
	0210	0299						
	ටයුපය හැටීම්.		ක එකම දිනාව		වාහන දෙකක්	් අතර සිදුවන අ	NOB.	
	1	4		fjk;a .càula'				
03	12	12	12	03				
0.5	0310	0321	0322	0399				
	<b>පැත්තක ඇති</b> හැටීම්,	<b>999.</b> Ca9 8	මයර යයාවට	ද්ශාවට හැටවීම	මුත් අතාරව ඉද	දටයට නමන් කර	න වාහත අතර	මා කිල්වන
~	1	1	14	41		3	00000	
	24	(†z	(†z	2	2	12	ex20061 04	
04	0411 -	0412	0421	0422	0430	0440	0499	
	යටකක් දීනාව	මත් පාමාන හැර	පිරමද සිදුවන	63208. T - 80	සත්ව, Y - මංද	කත්ති, තරක් මාර	ම ක්"වටරවුම	වලදී අවහත්
	800000 00	ත් කරන වාහන	වලින් එකක් ග	8) 5208038 (8)	ISCHE ENCOM		101 IN	
+			Illa Juli	2		3.4.		
*		<sup>†2</sup>						- Tin
05	0511	0512	0513	0521	0522	0531	0532	0.541
	රවනත් ගැටීමක්.05							
	0599					1000		
		<b>න් පෘමිය කැරෑ</b> න් කරන වාපන	ප්රේදි සිදුවන ම	1 9805012 (01	යන්ඩ, Y - ම බදුවන නැවම,	ංකන්ඩි, හරත් මා	රත හා වටටවූ	8 892, 868
-		The Will	WA VII		OCIENCIA			
-	1	110	(*1	F	5x2065) 06	- Summer Street		
		意意	12 1/2		00			
06	100 Mille	0612	0621	0622	0699			L Dunnal
	00000000	රියක් / සාවක	මතව තවතා	quél Ebernant	000000000	රායක් භාවකාලිය	00) 000000 000	A CORPORTE
	කමන ශාවම.	2000 1000	2004 . 1000	T WALL	ලංකයා	T		
-	2	1	ê l	13	inel5xe			
	1 t	1	1 14	B1	07			
07	0710	0720	0730	0740	0799			
	000 00000 C	10000 00000	යනි හැටුමත්	I summeries	1	1 70-0000000	T	TT,
mm-	1	4	N. m	K. m	4	K	1.4	1
08 -			1.0	1	111	11		0840
	1110 011	THEN HILL	- Sandanian	0822	0823	0824	0830	1 60.000


	COLUCTOR FLAD	CHENCER CHENCE	1020	1030						
A0	1110	* * * *	T		1000		4 2	Sins sola		
-	acqui eccer	0 800 808 0	1131	1132	1133	1140	Noto	11		
a	1		1	00800 640960 12						
12	1210	1220	1230	1299		-	-			
	දක්ව පිනිතුන් මාටතාගය සිංහන කාරය වාධය, දැඩ සිස්පු සමග හෝ දුම්වයන් සමග හෝ සේමා.									
13	0	1	1	00005 642965 1.3						
	1310	1320	1330	1399	1					
	0000 SCS	ා ගතාවත් අත	qox		-					
? . »	?				-	1	+			
	9999									

02	0210	0299						1
	පලපත කොටම.		ග එකම විභාවය	and an and an an	වාහන රදකක් අත	O HEERO ON		
	t x	- L		fjk;a .càula'				-
	12	The local	1,0	03				
03	0310	0321	0322	0399				
	Cicolonia dirigia	<b>409</b> . 000 8	ර්ගයක එකම	දිනාවට හැරවීමර	හත් කොරව ඉදිරි	යට හමන් කර	න වාතන අතර සි	දුවන
	excer.			1 2001 1000	TIME DECT	WA . 1000	6000	
~		(†=	14	+1 2		<b>A</b>	5x126/651. 04	
~	1.	1.1	1	1 1	0430	0440	0499	
04	0411 ~	0412	0421	0422	0430	ente more	1000 at 2000	1 DOC 0
	මෙනක් දීනාව	<b>මුත් පාම්ශ හ</b> ක් කරන වාහැ	00000 8000	9 - 1 . BOOR 1 - 8	ගෙන්ඩ, Y - මංග සිදුවන හැවීම.			1 2004
	80,9560,68	50 5000 ED6K	D Clack Come	2			124	1 2003
*		- Jul	1.1	-1 -1		1 1		
-	1 2 1	mat 2 m			12	1 MAR	1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	1 0
		I I	0513	0521	0522	0531	0532	+
	0511	0512	0313			1		
05						+		
05	0800					A CONTRACTOR OF		
05		-	+			eventil SX	ාස් මාර්ෂ හා වැ	9 6600
65	640861.05	තින් පාමාන හැ ගෝ සරන වැර	and Bro	5108. T-	මංගත්හි, Y - මදී සිදුවන කාව ලවගත්	මංසන්ති, 5X	ාස් මාර්ත හා වැ	00000









## **Appendix D - SPSS Analyzing Procedure**

After finalizing the accident data base for each type of accident based on the requirement, data base were directly imported to the SPPSS software

<u>F</u> ile <u>E</u> dit	<u>V</u> iew <u>D</u> ata <u>T</u> ransfo	rm <u>A</u> nalyze	Direct <u>M</u> ark	eting <u>G</u> ra	phs <u>U</u> tilities A	.dd- <u>o</u> ns <u>W</u> ind	dow <u>H</u> elp				
🔁 🗄	🖨 🔲 🗠	∼ 📱	<b>_</b>	۲		4	\$ Ⅲ ∎		•		
	Name	Туре	Width	Decimals	Label	Values	Missing	Columns	Align	Measure	Role
1	HighestSeverity	Numeric	1	0	Highest Severity	None	None	1	■ Right	💑 Nominal	🖒 Input
2	ElementType	Numeric	2	0	Element Type	None	None	2	■ Right	💑 Nominal	🖒 Input
3	OTHERElementType	Numeric	2	0	OTHER Eleme	None	None	2	■ Right	💑 Nominal	🖒 Input
4	AGEOFVEHICLENEW	Numeric	12	1	AGE OF VEHI	None	None	12	■ Right	💑 Nominal	🖒 Input
5	RIDERGender	Numeric	1	0	RIDER Gender	None	None	1	■ Right	💑 Nominal	🖒 Input
6	RIDERAgeNEW	Numeric	12	1	RIDER Age NEW	None	None	12	■ Right	💑 Nominal	🖒 Input
7	ValidityofLicence	Numeric	1	0	Validity of Lice	None	None	1	■ Right	💑 Nominal	🖒 Input
8	NumberofYearsSincel	Numeric	12	1	Number of Year	None	None	12	■ Right	💑 Nominal	🖒 Input
9	HumanPreCrashFact	Numeric	2	0	Human Pre Cra	None	None	2	■ Right	💑 Nominal	🖒 Input
10	RoadPreCrashFactor	Numeric	1	0	Road Pre Cras	None	None	1	■ Right	💑 Nominal	🖒 Input
11	VehiclePreCrashFactor	Numeric	1	0	Vehicle PreCra	None	None	1	■ Right	\delta Nominal	🖒 Input
12	CrashFactorforSeverity	Numeric	1	0	Crash Factor fo	None	None	1	≣ Right	💑 Nominal	🖒 Input
13	OtherCrashFactor	Numeric	1	0	Other Crash Fa	None	None	1	■ Right	💑 Nominal	🖒 Input
14	AlcoholTest	Numeric	1	0	Alcohol Test	None	None	1	■ Right	\delta Nominal	🔪 Input

<u>F</u> ile <u>E</u> dit	<u>V</u> iew <u>D</u> ata	<u>T</u> ransform	Analyze Direc	t <u>M</u> arketing	<u>G</u> raphs <u>U</u> tilities	Add- <u>o</u> ns <u>W</u>	indow <u>H</u> elp				
😑 H			v 🏋 🛓		Р 🚻 👪	<u> </u>	<b>a</b> r 1		AB6		
4: OTH_CRA	4: OTH_CRA_FAC 9										
	AGE_VEH	RID_GEN	RID_AGE_NEW	VAL_LIC	NUM_YE_LIC_ISS	HU_PRE_FAC	RD_PRE_FAC	VE_PRE_FAC	CRA_FAC_SEV	OTH_CRA_FAC	AL_TEST
1	1	1	2	1	1	19	9	9	9	9	3
2	3	1	3	2	5	4	9	9	9	9	2
3	1	1	2	2	5	19	9	9	9	9	3
4	1	1	4	1	2	19	9	9	9	9	3
5	3	2	3	2	5	19	9	9	9	9	3
6	1	1	2	2	5	19	9	9	9	9	3
7	1	1	1	2	5	1	9	9	9	9	3
8	1	1	2	1	2	19 19	ar Snip 9	9	9	9	3
9	1	1	6	9	5	19	9	9	7	9	3
10	4	1	3	2	5	1	9	1	9	9	2
11	1	1	2	1	1	4	9	9	9	9	2
12	1	1	9	2	5	1	9	9	9	9	2
13	1	1	3	2	5	1	9	9	9	9	1
14	1	1	3	1	1	19	9	9	9	9	3
15	1	1	3	1	2	19	9	9	9	9	3
16	1	1	5	1	3	19	9	9	9	9	3
17	1	1	2	1	1	1	9	9	9	9	1
18	4	1	5	2	5	2	9	9	9	9	1
19	1	1	6	2	5	2	9	9	9	9	2
20	1	1	2	1	2	19	9	9	9	9	3
21	4	1	6	1	2	19	9	9	9	9	3
22	2	1	2	2	5	19	9	9	9	9	3
23	2	1	3	1	1	19	9	9	9	9	3

Name, Type, Decimals and Label in the variable interface were edited. When label given to name, it should be easily identifiable and meaningful for the easy interpretation of SPSS outputs.

After completing the above task, some variables were recorded to get meaningful results in the analysis. Fatal accidents in database, denoted by "1" and grievous and non-grievous accidents denoted by "2" and "3" respectively. Both were recoded to "0". It's also possible to convert fatal and grievous accident to "1" means crucial and Non-grievous accident to "0". But, when model is developed for that category, it was found that model fit was poor.

Fatal Accidents	– "Fatal"	-"1"
Grievous and Non-Grievous Accidents	– "Non-Fatal"	- "0"

Here, accident severity is the dependent variable. It has two categories "1" and "0". Therefore, Binary Logistic regression method was used for the analysis.

Likewise, some other independent variables also recorded to get meaning full results in the analysis. Because, the output of the logistic regression analysis compare the odds ratio of each category with respect to the numerically first category of the variable.

For example, the bellow table explains the Road Surface Condition at the time of MC-MV accident. Here, more accidents occurred in "Dry" road surface condition and it is already numerically first category (1). Therefore, recoding of variable is not necessary here.


ID	Road surface condition	Frequency	Percentage
1	Dry	16831	95.00
2	Wet	719	4.00
3	Flooded with water	85	0.48
4	Slippery Surface	35	0.20
	Total	17670	100.00

But, if riders' pre-crash factors contributed to accident is concerned "other/Not Known" category contributed to 55% of accidents. Making this category as first category will not give meaningful results. Therefore, the category with the next highest frequency was considered. It was "Aggressive/negligent driving" which contributed to 35% of accidents. But, it is numerically second category. Therefore, numerically first category "Speeding" was recoded into "10". Now, Aggressive or

carried out.							
ID	Human Pre crash factor -01	Frequency	Percentage	<b>Re-Code</b>			
1	Speeding	1146	6.00	10			
2	Aggressive/negligent driving	6130	35.00	2			
3	Error of Judgment	183	1.00	3			
4	Influenced by alcohol	409	2.00	4			
5	Fatigue / Fall asleep	16	0.09	5			
6	Distracted/In attentiveness	20	0.11	6			
7	Poor eye sight	1	0.01	7			
8	Sudden illness	1	0.01	8			
9	Blinded by another vehicle	9	0.05	9			
19	Other/Not known	9755	55.00	19			
	Total	17,670	100.00				


negligent driving becomes the first category and odd ratio is calculated with respect to the first numerical category of the variable. Likewise, Recoding of variables was carried out.

The bellow figure shows the recoding of variable in SPSS. It is always advisable to use "Recode into Different Variable" option in SPSS rather than "Recode into same Variable" option. Because, "Recode into Different Variable" option keep the parent data and create the duplicate with another name.



Recode into Differen	t Variables: Old and New Values
Old Value	New Value         Image         System-missing         Copy old value(s)         Old> New:         1> 5         2 -> 2         3 -> 3         Change         Remove         5 -> 1         Output variables are strings         Width:         Convert numeric strings to numbers ('5'->5)         Cancel

After the recoding of variables, frequencies test was done to make sure whether any missing value or wrong entry in the data. Then, multi-co-linearity of independent variables were checked before incorporating them directly into the model. This was confirmed by doing a chi-square test among independent variables. Because, multi-co-linearity between independent variables can produce errors in the model. After doing all these checks, binary logistics regression was performed.



Here, the dependent variable is "Highest Severity" of accident and Covariates are other independent variables. Here, "Forward: LR" method was selected which means Forward Likelihood Ratio method. It is a stepwise selection method. In this method, variables that can make the biggest positive change in log-likelihood ratio with statistically significant are keep adding to the model until the biggest change, but not statistically significance occur. It is done in several iterations and stopped when significance of change in model log likelihood greater than 0.05.

After that, all the covariates were moved to the Categorical Covariates box and the contrast was changed to "Indicator First". It means SPSS compare the other categories of a certain independent variable with respect to the first category. For example, in variable "weather", "Clear" weather is the first category. In this method, accident severity in "Wet" weather is compared with respect to the accident severity in "Clear" weather with respect to the accident severity in "Clear" weather with respect to the accident severity in "Clear" weather is compared with respect to the accident severity in "Clear" weather which is the first category in variable "weather".

ta 🛛	Logistic Regressio	n: Define Categorical Variables			
<u>C</u> ovariates:		Categorical Covariates: SEC_COL(Indicator(first)) RD_SUR(Indicator(first)) WEAT(Indicator(first)) LIGH_COND(Indicator(first)) LOC_TY(Indicator(first)) DS_DIV_NEW(Indicator(first)) TIME_RAN_NEW(Indicator(first)) Change Contrast Contrast: Indicator Change			
Reference Category:     Last     Eirst       Continue     Cancel     Help					

t)	Logistic Reg	gression: Options	×				
	Statistics and Plots	Correlations of estimates					
	<ul> <li>Hosmer-Lemeshow goodness-of-fit</li> <li>Casewise listing of residuals</li> </ul>	Iteration history         Cl for exp(B):         95					
	<ul> <li>Outliers outside 2 std. dev.</li> <li>All cases</li> <li>Display</li> <li>At each step O At last step</li> </ul>						
	Probability for Stepwise E <u>n</u> try: 0.05 Remo <u>v</u> al: 0.10	Classification c <u>u</u> toff: 0.5 <u>M</u> aximum Iterations: 20					
	<ul> <li>Conserve memory for complex analyses or large datasets</li> <li>Include constant in model</li> <li>Continue</li> <li>Cancel</li> <li>Help</li> </ul>						

After defining categorical variables, in "Option' select "Hosmer-Lemeshow goodness-of-fit and click continue. The SPSS will give results in another interface.